



ජාතික සහච්චනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය
தேசிய சகவாழ்வு, கலந்துரையாடல் மற்றும் அரசகரும மொழிகள் அமைச்சு
Ministry of National Co-existence Dialogue and Official Languages

වාර්ෂික කාර්යසාධන වාර්තාව
வருடாந்த செயலாற்றுகை அறிக்கை
Annual Performance Report

2015

වාර්ෂික කාර්යසාධන
වාර්තාව
2015

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා
අමාත්‍යාංශය

පටුන

		පිටු අංකය
1	හැඳින්වීම.....	3-5
2	ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ව්‍යුහය	7-11
3	ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය යටතේ ඇති අංශ හා එහි ප්‍රගතිය	
	3.1.භාෂා අංශය	15-28
	3.2.සමාජ ඒකාබද්ධතා සහ ජනවාර්ගික කටයුතු අංශය	29-37
	3.3.පාලන අංශය	38-39
	3.4.සැලසුම් අංශය.....	40
	3.5.ගිණුම් අංශය	41
	3.6.අභ්‍යන්තර විගණන අංශය.....	42
4	රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ එහි ප්‍රගතිය	43-52
5	රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ එහි ප්‍රගතිය	53-66
6	ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය සහ එහි ප්‍රගතිය	67-83
7	රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය.....	85-87
8	අමාත්‍යාංශය යටතේ පවතින විදේශ ආධාර ව්‍යාපෘති	
	8.1.සමාජ පරිවර්තන සහ ඒකාබද්ධතා ව්‍යාපෘති සඳහා පහසු කරණය(FLICIT)....	91-92
	8.2.නීතිය බලාත්මක කිරීම,යුක්තිදාමයට සම ප්‍රවේශය හා සමාජ ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (SELAJSI)	93-95
9	මුදල් වෙන් කිරීම	97-101
10	අත්තිකාරම් ගිණුම	105
11	සමාලෝචනය	109

01. හැඳින්වීම

01. හැඳින්වීම

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය අංක 1933/13 සහ 2015.09.21 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ස්ථාපිත කරන ලදී. මෙයට පෙර ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අංශය ලෙස අංක 1897/15 සහ 2015.01.18 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශය යටතේ පැවති අතර 2015 ජනවාරි 08 දිනට පෙර ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය ලෙස ස්ථාපිත ව පැවතිණි.

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ ගරු අමාත්‍යවරයා ලෙස මනෝ ගනේසන් මැතිතුමා කටයුතු කරයි. අංක 40, බුක්ගමුව පාර , රාජගිරිය යන ස්ථානයේ අමාත්‍යාංශය පිහිටා ඇත.

දැක්ම

විවිධත්වය ශක්තියක් වූ සහජීවනය ප්‍රතිශ්ඨාපනය වූ සියලු ජන සංස්කෘතික අනන්‍යතාවයන් පෝෂණය කරන්නා වූ ශ්‍රී ලාංකේය ජාතියක්

මෙහෙවර

සෑම ජන කණ්ඩායමකම අයිතීන් තහවුරු කරන්නාවූත් එකිනෙකාට ගරු කරන්නාවූත් සහයෝගීතාවය සහ සහජීවනය සහිත සංවර්ධිත සමාජයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය , සංවාද ඇති කිරීම, මග පෙන්වීම, පහසුකම් සැලසීම සහ ඊට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ කාර්යයන් හා කර්තව්‍යයන්

- ජාතික සංවාද විෂයයට සහ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම.
- ජාතික භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා ඒ සම්බන්ධ කටයුතු.
- ජාතීන් අතර සහයෝගීතාව සහ සහජීවනය ප්‍රතිශ්ඨාපනය සඳහා අවශ්‍ය සංවාද වැඩසටහන් හඳුන්වා දී ක්‍රියාවට නැංවීම
- ප්‍රධාන ජාතික භාෂාවන් හා සන්ධාන භාෂාව උපයෝගී කර ගනිමින් ජාතීන් අතර සමාජමය හා ආගමික පසුබිම අන්‍යෝන්‍ය වශයෙන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම


**02.ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය
හාමා අමාත්‍යාංශය යටතේ ඇති
ආයතනවල ව්‍යුහය**

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය සහ එහි අංශ


ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා
අමාත්‍යාංශය
දු/ක- 0112883926-28
ෆැක්ස්- 0112883929
විද්‍යුත් තැපෑල
admin@lanintegmin.gov.lk
වෙබ් අඩවිය- www.lanintegmin.gov.lk

සබරගමුව පළාත් මධ්‍යස්ථානය
රත්නපුර ,කුරුවිට.
දු/ක 045-2262777
ෆැක්ස් 045 2264552


උතුරු පළාත් මධ්‍යස්ථානය
තිරුනගර්, කිලිනොච්චිය
දු/ක 021 2283656
ෆැක්ස් 021 2283656



ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය යටතේ පවතින ආයතන



ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය යටතේ පවතින විදේශ ආධාර ව්‍යාපෘති



සමාජ පරිවර්තන සහ ඒකාබද්ධතා ව්‍යාපෘති සඳහා පහසුකරණය (FLICT)

නීතිය බලාත්මක කිරීම, යුක්තිදාමයට සම ප්‍රවේශය හා සමාජ ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීම (SELAJSI)

**03.ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය
හාමා අමාත්‍යාංශය යටතේ ඇති අංශ හා
එහි ප්‍රගතිය**

3.1.භාෂා අංශය

හැඳින්වීම

ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු අධීක්ෂණය හා අවශ්‍ය ප්‍රතිපත්තිය තීරණ ගැනීම භාෂා අංශය විසින් ඉටුකරනු ලැබේ.

භාෂා අංශයේ වැඩසටහන් සැලසුම් කිරීමේදී මූලිකව සලකා බලන ලද කරුණු අතර පහතින් දැක්වෙන දෑ ඉතා වැදගත් වේ;

- උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් සභා නිර්දේශ මඟින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළව ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම
- මානව හිමිකම් සුරැකීමේ ජාතික ප්‍රතිපත්තියට අදාළ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළව දක්වා ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම
- රජයේ නිලධාරීන්ගේ භාෂා ප්‍රවීණතාවය ලබා ගැනීමට අදාළව ඉදිරිපත් කර ඇති නිලධාරී කමිටු වාර්තා නිර්දේශ ක්‍රියාත්මක කිරීම

අරමුණු

- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ සම්පාදනය
- රාජ්‍ය සේවය ද්විභාෂාකරණය සඳහා අවශ්‍ය පසුබිම ගොඩනැගීම
- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළව මහජනතාව බල ගැන්වීම
- භාෂා ප්‍රචාරණයට සහ ප්‍රවර්ධනයට අදාළව ශ්‍රී ලංකාවේ ජනයා අතර ධනාත්මක මානසිකත්වයක් උත්පාදනය කිරීම

2015 වසරේ දී භාෂා අංශය ප්‍රධාන ඉලක්කයන් 04 ක් යටතේ සිය වැඩසටහන් මෙහෙයවා ඇත. එනම්,

1. ජාතික භාෂා සංවර්ධන වැඩසටහන
2. ද්වි භාෂා ජනතා ක්‍රියාකාරීත්වය වැඩසටහන
3. ත්‍රෛභාෂා ශ්‍රී ලංකා වැඩසටහන
4. ජාතික භාෂා ව්‍යාපෘතිය සමග එක් ව සිදු කරන ලද වැඩසටහන්
(2015-01-01 සිට 2015-05-31 දක්වා පමණි)

3.1.1.ජාතික භාෂා සංවර්ධන වැඩසටහන

01.භාෂා සැලසුම් පහසුකරණ වැඩසටහන

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 18/2009 අනුව සියලුම රාජ්‍ය ආයතන වල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ ක්‍රමෝපාය සැලැස්මක් සකස් කළ යුතු බව සඳහන් වේ. මේ සඳහා අවශ්‍ය

පහසුකම් සැපයීමට මෙම අමාත්‍යාංශය මඟින් රාජ්‍ය ආයතන වල භාෂා සැලසුම් සකස් කිරීමේ භාෂා මාර්ගෝපදේශ අත්පොත සම්පාදනය කර ප්‍රකාශයට පත් කර ඇත.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායී ව ක්‍රියාත්මක කිරීමට අදාළ භාෂා සැලසුම් සකස් කිරීම තම විෂය පථය යටතට ගැනෙන මෙම අමාත්‍යාංශය රාජ්‍ය ආයතන වල භාෂා සැලසුම් සකස් කිරීමට පහසුකරණය සිදු කිරීමේ අරමුණින් ‘ රාජ්‍ය ආයතන වල භාෂා සැලසුම් පහසුකරණ වැඩසටහන’ ආරම්භ කරන ලද අතර ඒ යටතේ පහත සඳහන් ක්‍රියාකාරකම් මේ වන විට සිදු කර ඇත.

- භාෂා සැලසුම් සකස් කිරීමට අදාළ තාක්ෂණික කමිටු නිලධාරීන් හඳුනා ගැනීම හා පුහුණු කිරීම



අමාත්‍යාංශය, අනුබද්ධ ආයතන සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සැදුම් ලත් නිලධාරීන් 54 ක් හඳුනා ගත් අතර එම නිලධාරීන් සඳහා භාෂා සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් වන තාක්ෂණික පුහුණුව, පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් 02 ක් මඟින් ලබා දී ඇත. ඉන් පළමු වැඩසටහන නිලධාරීන් 25 දෙනෙකු සඳහා

2015.04.22 සිට 24 දින වල දී පවත්වන ලදී. දෙවන වැඩසටහන ක්ෂේත්‍ර නිලධාරීන් 29 දෙනෙකු සඳහා 2015.09.09 සිට 11 යන දින වල දී පවත්වන ලදී.



පුහුණුව ලද නිලධාරීන් සඳහා නියමිත කාල රාමුවක් තුළ තමා සේවය කරන ක්ෂේත්‍රයට අදාළ වන සේ භාෂා සැලසුම් සකස් කිරීමට පැවරුමක් ලෙස ලබා දීම සිදු කර ඇත. ඒ අනුව අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතනත්, සියලු ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලත් භාෂා සැලසුම් සකස් කිරීම සහ එයට අදාළ නිලධාරීන් පුහුණු කිරීම ආරම්භ කර ඇත.

භාෂා සැලසුම් සකස් කිරීම පිළිබඳ තාක්ෂණික පුහුණුව ලද උක්ත නිලධාරීන් තෝරා ගත් අමාත්‍යාංශ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල භාෂා සැලසුම් සකස් කිරීමට අදාළ පහසු කරණ කාර්යයේ තාක්ෂණික දායකත්වය ලබා දීම විශේෂත්වයකි.

• අමාත්‍යාංශ වල භාෂා සැලසුම් පහසුකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම



මේ යටතේ අමාත්‍යාංශ 05 ක (අධිකරණ අමාත්‍යාංශය, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය සහ නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය) භාෂා සැලසුම් සකස් කිරීමට අදාළ පහසුකරණ කටයුතු ආරම්භ කර ඇත. ඒ අනුව 2015.10.16 දින පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ


හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වල නිලධාරීන් භාෂා සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන ලදී. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ නෛතික ප්‍රතිපාදන පිළිබඳ ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතාත්, භාෂා සැලසුම් සකස් කිරීම පිළිබඳ රාජ්‍ය ආයතන සතු වගකීම පිළිබඳ ව අතිරේක ලේකම්(සංවර්ධන) එච්.හේවගේ මහතා විසින් දේශන පවත්වන ලදී.

• දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල භාෂා සැලසුම් පහසුකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම



බදුල්ල, ගාල්ල, මහනුවර, කුරුණෑගල, නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්ක වලත් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් දැනුවත් කිරීම් වැඩසටහන් සිදු කිරීම හරහා භාෂා සැලසුම් සකස් කිරීමේ කාර්යයන් ආරම්භ කර ඇත.

• ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සම්බන්ධීකාරක/සහායක නිලධාරීන්ට භාෂා සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් පුහුණුව ලබා දීම.



මේ යටතේ අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වල නිලධාරීන්ට අදාළ පුහුණුව ලබා දී ඇත. ඔවුන් තමා අනුයුක්ත කාර්යාලයේ භාෂා සැලසුම් සකස් කිරීමේ කාර්යයේ නියැලෙමින් සිටී.

02 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ මෙවලම් හා උපාංග සම්පාදනය කිරීම

• භාෂා මාර්ගෝපදේශ අත්පොත් වල පිටපත් නැවත මුද්‍රණය කිරීම

රාජ්‍ය ආයතන වල භාෂා සැලසුම් සකස් කිරීමට අදාළ ව සම්පාදනය කරන ලද භාෂා මාර්ගෝපදේශ අත්පොතේ පිටපත් 2000 ක් සහ සීඩ් තැටි 2000 ක් සකස් කිරීම සිදු කරන ලදී. මෙම පොත් භාෂා සැලසුම් පහසුකරණ වැඩසටහනේ ඉගෙනුම් ආධාරක ලෙස භාවිතා කරනු ලැබේ.

• සිංහල/දෙමළ අකුරු පොත නැවත මුද්‍රණය කිරීම

රාජ්‍ය නිලධාරීන්ගේ භාෂා ප්‍රවීණතාවය වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග හඳුනා ගනු පිණිස පත් කරන ලද නිලධාරී කමිටු වාර්තා නිර්දේශ අනුව සිංහල/දෙමළ අකුරු පොත් 20,000 ක් මුද්‍රණය කිරීම සිදු කරන ලදී. මෙම පොත් ප්‍රමුඛතා ඉල්ලීම් අනුව රාජ්‍ය ආයතනවලට බෙදා හැරීම සිදු කර ඇත. මෙහි සමාරම්භක උළෙල 2015.07.10 දින ගරු අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

• ප්‍රාදේශීය වශයෙන් ද්වි භාෂා පරිපාලනයට අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය උපකාරක නිර්මාණය කිරීම

රජයේ ආයතන වල බහුල වශයෙන් ද්වි භාෂාවෙන් භාවිතා වන අවස්ථා 05 ක් පාදක කර ගෙන සිංහල සහ දෙමළ දෙබස් ඇතුළත් DVD තැටි 05ක් නිර්මාණය කිරීම ආරම්භ කිරීම සිදු කර ඇත. මෙයට අදාළ මූලික කටයුතු අවසන් කර ඇති අතර ඉදිරි කටයුතු 2016 වසර තුළ දී සිදු කිරීමට බලාපොරොත්තු වේ. මෙම උපාංග භාවිතා කිරීමෙන් මහජනතාවට ද්වි භාෂා සේවා ලබා දීමේ හැකියා වර්ධනය කර ගැනීමේ අවස්ථා උදා වනු ඇත.

• ‘අපූර්ව නදී’ අමාත්‍යාංශයීය පුවත් හසුන සම්පාදනය කිරීම

‘අපූර්ව නදී’ නිර්මාණ එකතුවේ පළමු සහ දෙවන කලාප සම්පාදනය කර එහි පිටපත් 3000 ක් බෙදා හැරීම සිදු කරන ලදී. ඒ අනුව සියලුම අමාත්‍යාංශ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට මෙම පුවත් හසුනේ පිටපත් ලබා දීම සිදු කර ඇත. තවද මේ වන විට අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති භාෂා සංගම් වලට ද මෙම පුවත් හසුනේ පිටපත් තැපැල් කර යැවීම සිදු කරන ලදී.

අපූර්ව නදී පුවත් හසුන මගින් සමාජයේ විවිධ ක්ෂේත්‍රයන්හි ද්වි භාෂා දැනුම තුළින් ජාතික සමභීය ළඟා කර ගැනීමේ වැදගත්කම පිළිබඳ කතිකාවතක් ගොඩ නැංවීමට ප්‍රයත්න දරා ඇත. ඒ අනුව බුදු දහම හා සමාජ ඒකාබද්ධතාවය, බහුභාෂකත්වයේ වැදගත්කම, සුභාවිත ගීත හරහා අන්තර් වාර්ගික සංවේදනා ඇති කරලීම ආදී වශයෙන් ලිපි රචනා රාශියක් එළිදැක්වීමට සමත් වී ඇත.

03 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සංවාදාත්මක වැඩමුළු පැවැත්වීම



රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව රාජ්‍ය ආයතන වල නිලධාරීන්ගේ දැනුවත් භාවය වැඩිදියුණු කිරීම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායී ව ක්‍රියාත්මක කිරීම උදෙසා වන අත්‍යවශ්‍ය සාධකයකි. මෙම අරමුණ පෙරදැරිව භාෂා අංශය විසින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ ව රජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරනු ලබන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සිදු කර ඇත.

ඒ අනුව පොලිස් ස්ථාන ප්‍රධානීන්, පළාත් පාලන ආයතන වල ප්‍රධානීන් සහ අනෙකුත් නිලධාරීන් ද පාසල් සිසුන් ද රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ නෛතික ප්‍රතිපාදන පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන ලදී.

මේ යටතේ රත්නපුර, කෑගල්ල, නුවරඑළිය සහ බදුල්ල යන පොලිස් බල ප්‍රදේශ වලට අයත් පොලිස් ස්ථාන 78 ක පොලිස් ප්‍රධානීන් ඇතුළු පොලිස් නිලධාරීන් 1000 ක් පමණ මෙම වැඩසටහන් සඳහා සහභාගී වී ඇත. තවද උතුරු පළාත් සභාව, සබරගමුව පළාත් සභාව, දකුණු



පළාත් සභාව සහ වයඹ පළාත් සභාවට අයත් රාජ්‍ය ආයතන වල නිලධාරීන් 600 ක් පමණ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම ද මෙම වැඩසටහන යටතේ සිදු කරන ලදී. පාසල් සිසුන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම යටතේ මහනුවර, මාතර, අම්පාර, ගම්පහ, කොළඹ, කළුතර සහ මඩලපුව යන දිස්ත්‍රික්ක වල පාසල් සිසු සිසුවියන් 2,880 ක් පමණ දැනුවත් කිරීමේ හැකියාව භාෂා අංශයට ලැබී ඇත.

මෙම වැඩසටහන්වල ආකෘතිය මඟින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා නෛතික ප්‍රතිපාදන, සමාජ ඒකාබද්ධතා ප්‍රතිපත්ති රාමුව, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ අමාත්‍යාංශය හා එයට අනුබද්ධ ආයතන වල කාර්යාභාරය සම්බන්ධයෙන් ඉලක්කගත කණ්ඩායම් වලට අවබෝධයක් ලබා දීම සිදු කර ඇත. ඒ සඳහා විද්වත් දේශන, පරිගණක ඉදිරිපත් කිරීම් සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් යොදා ගන්නා ලදී. පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා පවත්වන ලද සියලුම වැඩසටහන් වලදී පුහුණුකරුවන් ලෙස පුහුණුව ලැබූ අමාත්‍යාංශීය නිලධාරීන්ගේ දායකත්වය ලබා ගැනීමට හැකි විය. ඉලක්ක ගත ආයතන වල භාෂා සැලසුම් සකස් කිරීම පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම ද මෙම වැඩසටහන්

මාලාවේ තවත් එක් අරමුණක් වන බැවින් ඒ සම්බන්ධයෙන් නිලධාරීන්ට අවශ්‍ය තාක්ෂණික අවබෝධය ලබා දීම ද සිදු කරන ලදී.

04 දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ද්වී භාෂා සේවා පහසුකරණ කවුළු ඇති කිරීම

රාජ්‍ය ආයතන වලින් මහජනතාවට තමා කැමති භාෂාවෙන් සේවා ලබා ගැනීමේ කාර්යය වඩාත් පහසු කරනු පිණිස වසර 2012 සිට ද්වීභාෂා සහන කවුළු ස්ථාපිත කිරීම ආරම්භ කර ඇත. ඒ යටතේ මේ වන ප්‍රකාශයට පත්කර ඇති ද්වී භාෂා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 72 හි පිහිටා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 72 හි ද්වී භාෂා සහන කවුළු ස්ථාපිත කිරීම මෙම අමාත්‍යාංශය මගින් සිදු කර ඇත.

මහජනයාට වඩාත් ඵලදායී සේවාවක් සලසනු වස් මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට මෙම අමාත්‍යාංශයට අනුයුක්ත ක්ෂේත්‍ර නිලධාරීන් යොමු කර ඇත. වසර 2013 දී මෙම කාර්යයේ තවත් පියවරක් ඉදිරියට තබමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 19ක සහන කවුළු ස්ථාපිත කිරීමද මේ වන විට සාර්ථකව නිමා කර ඇත.



2014 වසරේ දී ද්වීභාෂා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 06 ක් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 08 ක සහන කවුළු ස්ථාපිත කිරීම සිදු කරන ලද අතර 2015 වසරේදී කොළඹ, ත්‍රිකුණාමලය, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලද ලාහුගල, පදියතලාව, කුණ්ඩසාලේ, කැගල්ල සහ මොණරාගල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලද සහන කවුළු ස්ථාපිත කිරීම සිදු කරන ලදී.

05 නව්‍ය ආදර්ශ 14 හි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම බල ගැන්වීම

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළව ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගත යුතු අංශ 04 ක් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ. එනම්:

- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ කිරීම.
- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළව පරිපාලනය සහ ලේඛන කටයුතු සකස් කර ගැනීම.
- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ සේවා සැපයීම.
- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතනික කැපවීම.



ඒ අනුව මෙම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ජාතික භාෂා ව්‍යාපෘතිය කැනේඩියානු රජයේ ආධාර යටතේ අමාත්‍යාංශය මගින් තෝරා දෙනු ලැබූ ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරනු ලබන රාජ්‍ය ආයතන 14 ක් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ නව්‍ය ආදර්ශ වශයෙන් ගොඩ නැංවීමේ කාර්යය භාර දෙන ලදී. ඒ අනුව ජාතික භාෂා ව්‍යාපෘතිය යටතේ ආසියා පදනම විසින් උක්ත

නිර්ණායක 04 ට අදාළව තෝරා ගත් රාජ්‍ය ආයතන 14 නව්‍ය ආදර්ශ වශයෙන් ගොඩනංවන ලදී.

එම ආයතන අතර පළාත් පාලන ආයතන 07ක්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 01ක්, පොලිස් ස්ථාන 03ක් සහ රෝහල් 03ක් නව්‍ය ආදර්ශ ලෙස ගොඩනැංවීම සිදු කරන ලදී.



මෙම අමාත්‍යාංශය විසින් 2015 වසරේදී නව්‍ය ආදර්ශ ලෙස හඳුනා ගත් රාජ්‍ය ආයතන 14 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ආදර්ශ ආයතන වශයෙන් තවදුරටත් බලාත්මක කිරීම සිදු කරන ලදී. එමගින් මෙම විෂයයට අදාළ කටයුතු කරන තවත් රාජ්‍ය ආයතන වලට ආදර්ශ සැපයෙන ආකාරයේ ස්ථාන ලෙස මෙම ආයතන පවත්වා ගැනීම මූලික අරමුණ ලෙස ගැණින. ඒ යටතේ උක්ත ආයතන වල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ පිරික්සුම් ලැයිස්තුව නැවත ගණනය තුළින් අඩුපාඩු හඳුනා ගැනීම සිදු කරන ලදී. ඒ අනුව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළව තිරසාර සංවර්ධන ව්‍යාපෘති සඳහා භාෂා අංශය ප්‍රතිපාදන ලබා දීම සිදු කරන ලදී.

ඒ යටතේ කන්තලේ ප්‍රාදේශීය සභාව, බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ නුවරඑළිය මහනගර සභාව මගින් අප වෙත ලබා දුන් සාධනීය ව්‍යාපෘති සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දීම සිදු කරන ලදී. මෙම කාර්යය සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රමාණය රු.1,000,000.00 ක් වූ අතර වසර අවසානයේ සමස්ත වියදම ලෙස රු.1,022,525.00 ක් ලෙස වාර්තා විය. ඒ අනුව ව්‍යාපෘති වාර්තා එවන ලද ගාල්ල

මහමෝදර ශික්ෂණ රෝහල, නුවරඑළිය පොලිස් ස්ථානය සහ ත්‍රිකුණාමලය මහ රෝහල යන ආයතන වලට ප්‍රතිපාදන ලබා දීම ඉදිරි වසරේදී සිදු කිරීමට නියමිතය.

06 දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ත්‍රෛභාෂා නාම පුවරු ස්ථාපිත කිරීම

රාජ්‍ය සේවය ද්විභාෂාකරණයට අවැසි වටපිටාව සකස් කරනු පිණිස රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ කිරීමට අදාළව රාජ්‍ය ආයතන වල ත්‍රෛභාෂා නාම පුවරු ස්ථාපිත කිරීමට ප්‍රතිපාදන ලබා දීම භාෂා අංශය මගින් සිදු කරන ලද තවත් වැදගත් කාර්යයකි. ඒ අනුව දැනට ස්ථාපිත ද්විභාෂා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කරන ලදී. ඒ අනුව අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 22 ක් සඳහා ප්‍රතිපාදන ලබා දීම සිදු කර ඇත.



07 ජනමාධ්‍ය ඔස්සේ ජාතික භාෂාවන් ප්‍රවර්ධනය කිරීම

ගුවන්විදුලි ශ්‍රාවකයින් අමාත්‍යාංශයේ කාර්යභාරය පිළිබඳවත් භාෂා ප්‍රතිපත්තිය හා සමාජ ඒකාබද්ධතා ප්‍රතිපත්තිය පිළිබඳවත් දැනුවත්භාවය වැඩි දියුණු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ. ඒ අනුව සිංහල සහ දෙමළ භාෂාවන්ගෙන් ප්‍රචාරය වන ගුවන්විදුලි වැඩසටහන් දෙකක් සඳහා අමාත්‍යාංශය දායකත්වය සපයා ඇත. පාලම/පාලම් ගුවන්විදුලි වැඩසටහන 2015 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ සහ තෙත්චුල් එෆ් එම් ඔස්සේ ප්‍රචාරය කරන ලදී. (සෑම ඉරිදා දිනකම පෙ. ව. 10.30 සිට 11.00 දක්වා ප්‍රචාරය විය). එහි වැඩසටහන් 38 ක් ප්‍රචාරය කරන ලද අතර සෑම බදාදා දිනකම අමාත්‍යාංශයේ දී ප්‍රචාරය කරවීමට අදාළ කටයුතු සිදු කරන ලදී. ඉන්පසුව 2015 ඔක්තෝබර් මස සිට දෙසැම්බර් දක්වා සුභාරති/විඩියුම් වේලෙ වැඩසටහන් වාර 18ක් සඳහා අමාත්‍යාංශය දායකත්වය ලබා දී ඇත. වැඩසටහන පිළිබඳ සකස් කරන ලද ප්‍රවෘත්ති පූර්ව ප්‍රචාර මගින් වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රාවකයින් දැනුවත් කිරීම සිදු කර ඇත.

08 සමාජ ඒකාබද්ධතා සතියට අදාළ විශේෂ ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන ලබා දීම

මෙම අමාත්‍යාංශය වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන සමාජ ඒකාබද්ධතා සතිය අලලා භාෂා අංශය මගින් විවිධ ව්‍යාපෘති ගණනාවක් හඳුනා ගන්නා ලදී. මෙසේ ලද ව්‍යාපෘති අතරින් වඩාත් ඵලදායී ව්‍යාපෘති 05 ක් සඳහා භාෂා අංශය මුදල් ප්‍රතිපාදන ලබා දීම සිදු කරන ලදී. එසේ ලබාදුන් ව්‍යාපෘති අතර පහත සඳහන් ව්‍යාපෘති සුවිශේෂී වේ.

- මොණරාගල අඩු පහසුකම් සහිත මිශ්‍ර පාසලක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ප්‍රතිපාදන ලබා දීම
- මීගමුවේ පිහිටි වීදි දරුවන්ගේ පාසලක ඉගෙනුම් හිතකාමී පරිසරයක් ඇති කරලීමට කටයුතු කිරීම
- මහරගම ජාතික පිළිකා ආයතනයේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ කිරීමට අදාළ නාම පුවරු ත්‍රෛභාෂාවෙන් ස්ථාපිත කිරීමට ප්‍රතිපාදන සැපයීම
- හපුතලේ වතු ජනතාව වාසය කරන ගම්මාන 02 ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- පුත්තලම හුසෙනියාපුර ගම්මානයක පෙර පාසලක් සංවර්ධනය කිරීම

3.1.2. ද්විභාෂා ජනතා ක්‍රියාකාරීත්වය වැඩසටහන

01. භාෂා සංගම් ස්ථාපිත කිරීම



ද්වි භාෂාවෙන් හෘදයාංගමව බැඳුණු සමානාත්වය සපිරි එකම ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනැංවීමේ ඉදිරි දැක්ම පෙරදැරි කර ගනිමින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අගය මහජනතාව අතරට ගෙන යෑමේ වැඩසටහන් ලෙස භාෂා සංගම් ජාතික ව්‍යාපාරය සඳහන් කළ හැක. මෙම වැඩසටහන 2012 වසරේ සිට ආරම්භ කරන ලද අතර මේ දක්වා භාෂා සංගම් 2,428 දිවයින පුරා ස්ථාපිත කර ඇත. 2015 වසරේදී ලියාපදිංචි කරන

ලද භාෂා සංගම් ගණන 279 කි. එයට සමගාමීව මහජනයා අතර සිංහල දෙමළ භාෂා ඉගෙන ගැනීමේ හැකියාවන් වැඩි දියුණු කිරීම සහ ද්වි භාෂා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් භාෂා පන්ති 206 ක් දිස්ත්‍රික්ක 25 ආවරණය වන අයුරින් මේ වන විට ස්ථාපිත කර ඇත. ඒ අනුව සාමාන්‍ය මහජනතාව තම ප්‍රදේශයන්හි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අගය සම්බන්ධයෙන් ලබා ගන්නා වූ වැටහීම සමාජ සහජීවනය ඇති කිරීමට මහත් පිටිවහලක් ද වනු ඇත.

02. ජාතික භාෂාවන් ප්‍රවර්ධනය හා සමාජ සහජීවනය ඇතිකරලීමට අදාළව භාෂා සංගම් වලින් ඉදිරිපත් කරනු ලබන ව්‍යාපෘති වලට ප්‍රතිපාදන ලබා දීම.

භාෂා සංගම් ඔස්සේ සිදු කරන තවත් කාර්යයක් ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශ වල ජාතික සමභිය, සහයෝගීතාවය සහ ඔවුනොවුන් අතර අවබෝධය ඇති කරලීමේ පරමාර්ථය ඇතුළු විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ද සිදු කරනු ලබති. එම ව්‍යාපෘති අතර සිංහල, දෙමළ ජාතික උත්සව සංවිධානය කිරීම, තරුණ හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, භාෂා අවබෝධය තුළින් ස්වයං රැකියා සඳහා මං පාදාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සිංහල, දෙමළ සුභදතාවය වැඩිදියුණු කිරීමේ සුභද කඳවුරු, භාෂා



කඳවුරු පැවැත්වීම සඳහන් කළ හැක. 2015 වසර තුළදී ලංකාවේ විවිධ ප්‍රදේශ වල ස්ථාපිත කරන භාෂා සංගම් වලින් ලද ව්‍යාපෘති 87 ක් සඳහා ප්‍රතිපාදන ලබා දීමට භාෂා අංශය සමත් වී ඇත.

03 හඳුනා ගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 04 ක් නව්‍ය ආදර්ශ වශයෙන් ගොඩනැංවීම

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළව නව්‍ය ආදර්ශ ගොඩනැංවීම යටතේ තවත් රජයේ කාර්යාල 04 ක් නව්‍ය ආදර්ශ බවට පරිවර්තනය කිරීමේ කාර්යය මෙම වසරේ සිට භාෂා අංශය මගින් ආරම්භ කරන ලද වැඩසටහනකි. ඒ යටතේ පළාත් මධ්‍යස්ථාන හරහා සිදු කළ හැකි කාර්යයක් ලෙස සලකා කුරුවිට සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලත් කරවීම් සහ පූනගරී ප්‍රාදේශීය ලේකම් කාර්යාලත් නව්‍ය ආදර්ශ වශයෙන් ගොඩනැංවීමට අවශ්‍ය පහසුකරණ කටයුතු සිදු කිරීම ආරම්භ කරන ලදී.

මේ යටතේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ප්‍රධාන රාජ්‍ය භාෂා ක්‍රියාත්මක කිරීමේ නිලධාරී, රාජ්‍ය භාෂා ක්‍රියාත්මක කිරීමේ නිලධාරී ඇතුළු අනෙකුත් රජයේ නිලධාරීන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැනුවත් කර ඉන් අනතුරුව තම ආයතනයේ භාෂා සැලසුම් සකස් කර රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අදාළ මහ පෙත්වීම භාෂා අංශය මගින් සිදු කරන ලදී. මෙසේ පවත්වන ලද මූලික වැඩසටහන අවසානයේ භාෂා සැලසුම් සකස් කිරීමට අදාළව ආයතනික පැවරුම් ලබා දීමට ද කටයුතු කර ඇති අතර ඒ අනුව අදාළ ආයතන වල භාෂා සැලසුම් සකස් කිරීමේ කාර්යය සිදු වෙමින් පවතී. මේ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය භාෂා අංශයේ භාෂා සැලසුම් සකස් කිරීම පිළිබඳ තාක්ෂණික පුහුණුව ලැබූ නිලධාරීන් විසින් සිදු කරනු ලැබේ.

3.1.3 ත්‍රෛභාෂා ශ්‍රී ලංකා වැඩසටහන

මෙම වැඩසටහන යටතේ ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයට භාෂා පන්ති පැවැත්වීමට අදාළ ප්‍රතිපාදන ලබා දීම සිදු කරන ලදී. ඒ අනුව රු. 16,627,000.00 ක් මුදල් ප්‍රතිපාදන ලබා දී ඇත.

3.1.4. ජාතික භාෂා ව්‍යාපෘතිය සමඟ එක්ව සිදු කළ වැඩසටහන්

01 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ වැඩසටහන් සැලසුම්කරණය, නායකත්වය සහ ආයතනික බල ගැන්වීම සම්බන්ධයෙන් ජාතික භාෂා අංශයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම

- ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ කේන්ද්‍රීය නිලධාරීන් පුහුණු කිරීමේ වැඩමුළුව

2014 වසරේදී පවත්වන ලද ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදීකරණ වැඩසටහන් මාලාව සිදු කිරීමෙන් අනතුරුව තෝරාගත් කේන්ද්‍රීය නිලධාරීන් 26 ක් ස්ත්‍රී පුරුෂ සමාජභාවය ප්‍රවර්ධනය කිරීමට අදාළව පුහුණු කිරීමේ තෙදින වැඩමුළුව සාර්ථකව නිම කරන ලදී. වැඩමුළුව සඳහා අමාත්‍යාංශය සහ අනුබද්ධ ආයතන වල නිලධාරීන් සිංහල සහ දෙමළ මාධ්‍යයන් නියෝජනය කරමින් සහභාගි විය. වැඩමුළුව අවසානයේ තමා අයත් ආයතනයේ ස්ත්‍රී

පුරුෂසමාජභාවය සංවේදීකරණ වැඩසටහන් දියත් කිරීමට අදාළ දළ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සිදු විය.

• ද්විභාෂා පහසුකරණ කවුළු ස්ථාපිත කිරීම

මොරවැව සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ස්ථාපිත ද්විභාෂා සහන කවුළු වලට යටිතල පහසුකම් ලබා දීම සිදු කරන ලදී. ඒ යටතේ අදාළ සහන කවුළු දෙකම සඳහා අවශ්‍ය පරිගණක පහසුකම් සහ අනෙකුත් උපාංග ලබා දීම සිදු කර ඇත. අමාත්‍යාංශය මගින් අදාළ කාර්යාල වලට අනුයුක්ත ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක නිලධාරීන් විසින් අවශ්‍ය ද්විභාෂා සහන සේවා සැපයීම සිදු කෙරේ.

02 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ තාක්ෂණික සහයෝගය ලබා දීම

• රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා නෛතික ප්‍රතිපාදන පිළිබඳ අත්පොත සම්පාදනය කිරීම

රජයේ ආයතන වල භාෂා සැලසුම් සකස් කිරීමට අදාළ භාෂා මාර්ගෝපදේශ අත්පොත සමඟ පරිශීලනය කිරීමට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා ඒ හා සම්බන්ධ නීතිය ඇතුළත් අත්පොත සම්පාදන කිරීම සිදු කරන ලදී. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළව මේ දක්වා නිකුත් කරන ලද සියලුම චක්‍රලේඛ හා අණ පනත් පිළිබඳ තොරතුරු මෙම පොත මගින් රාජ්‍ය නිලධාරීන් අතරට පත් කෙරේ. මේ වන විට පොත් 1500 ක් සහ භාෂා මාර්ගෝපදේශ අත්පොත අඩංගු කර සකස් කරන ලද CD තැටි 3000 ක් නිෂ්පාදනය කර ඇත. මෙම මෙවලම්, අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ වැඩසටහන් වලදී ප්‍රයෝජනයට ගනු ලබයි.

• භාෂා සැලසුම් සකස් කිරීම පිළිබඳ තාක්ෂණික පුහුණුව

රාජ්‍ය ආයතන වල භාෂා සැලසුම් සකස් කිරීමට අදාළ තාක්ෂණික පුහුණු කටයුතු සිදු කිරීම අදාළ අවශ්‍යතා හඳුනා ගැනීමේ වැඩමුළුව (Need Assessment Workshop) ආසියා පදනමේ දායකත්වය ඇතුව සිදු කරන ලදී. ඉන් පසු රාජ්‍ය ආයතන වල භාෂා සැලසුම් සකස් කිරීම අලලා පහත සඳහන් අත්පොත් නිර්මාණය කිරීම සිදු කරන ලදී.

- අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු මට්ටමෙන් භාෂා සැලසුම් සකස් කිරීමට අදාළ සරල භාෂා මාර්ගෝපදේශ අත්පොත
- දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල භාෂා සැලසුම් සකස් කිරීමට අදාළ සරල භාෂා මාර්ගෝපදේශ අත්පොත
- අමාත්‍යාංශයීය කේන්ද්‍රීය නිලධාරීන් භාෂා සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් බල ගැන්වීමට අදාළ සරල මාර්ගෝපදේශ අත්පොත
- භාෂා සැලසුම් සකස් කිරීම පිළිබඳ භාෂා ඇමතුම් මධ්‍යස්ථානය වෙත ලැබෙන ඇමතුම් කළමනාකරණය කිරීමට අදාළ ප්‍රශ්න-විසඳුම් අත්පොත නිර්මාණය කිරීම

මෙම අත්පොත් උපයෝගී කරගෙන භාෂා සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරීන් පුහුණු කිරීම ජාතික භාෂා ව්‍යාපෘතියේ මූල්‍ය දායකත්වය යටතේ සහ ආසියා පදනමේ තාක්ෂණික දායකත්වය යටතේ සිදු කරන ලදී.

ඒ අනුව අමාත්‍යාංශය සහ අනුබද්ධ ආයතන වලට අනුයුක්ත නිලධාරීන් 54 ක් භාෂා සැලසුම් තාක්ෂණික කමිටු නිලධාරීන් ලෙස බල ගැන්වීම සිදු කර ඇත. මෙම නිලධාරීන් අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලබන භාෂා සැලසුම් සකස් කිරීමේ පුහුණු වැඩසටහන් වලදී තාක්ෂණික දායකත්වය දෙති.

03 භාෂා මඟ සැලසුම වැඩසටහන සඳහා දායකත්වය ලබා දීම

- අමාත්‍යාංශයේ භාෂා මඟ සැලසුම සකස් කිරීම

රාජ්‍ය ආයතන වල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායීව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අදාළ පස් අවුරුදු උපාය මාර්ගික සැලසුමක් ලෙස භාෂා මඟ සැලසුම හඳුන්වා දිය හැක. මෙය බිම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා අමාත්‍යාංශ වල ස්ථාන ගත වන ලියවිල්ලක් වන අතර එමඟින් ඒ ඒ ආයතන රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂමව සහ ඵලදායීව ක්‍රියාත්මක කිරීමට අදාළව සිදු කරනු ලබන උපාය මාර්ගික සැලසුම් සහ ප්‍රතිපත්තිය විසඳුම් සඳහන් කර ඇත.

මෙම කාර්යයට අදාළව මෙම අමාත්‍යාංශය මඟින් සකස් කරන ලද භාෂා මඟ සැලසුම මූලික ලියවිල්ල(Master Document) උපදේශක අසෝක ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සකස් කරන ලදී.

අනෙකුත් අමාත්‍යාංශ භාෂා මඟ සැලසුම් සකස් කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් සරළ කරන ලද භාෂා මඟ සැලසුම් ලියවිල්ල ජාතික භාෂා ව්‍යාපෘතියේ තාක්ෂණික දායකත්වය යටතේ සිදු කරන ලද තවත් කාර්යයකි.

අදාළ ලියවිලි සියල්ල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලට පරිවර්තනය කර ඇති අතර නව අමාත්‍යාංශයේ විෂය පථයට අදාළව ඇතුළත් කළයුතු කරුණු ද ඇතුළත් කර මෙය නැවත සකස් කල යුතු වේ.

- ජාතික භාෂා ව්‍යාපෘතියේ සමාජනී උලෙල

මෙය 2015.04.24 වන දින කොළඹදී පවත්වන දී. එහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නියෝජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක අමාත්‍යවරයා සහභාගී වන ලදී.

මෙහිදී ජාතික භාෂා ව්‍යාපෘතිය ආරම්භයේ සිට මේ දක්වා සිදු කරන ලද වැඩසටහන්වල සාර්ථකත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීම සහ ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී. ජාතික භාෂා ව්‍යාපෘතිය මඟින් ආරම්භ කරන ලදුව තවදුරටත් ඉදිරියට රුගෙන යා යුතු වැඩසටහන් පිළිබඳව ද මෙම වැඩසටහනේදී සාකච්ඡාවට ගැණින.

තවද අමාත්‍යාංශය මඟින් සිදු කරන ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය වන ජාලකරණ කටයුතු සිදු කිරීම පිළිබඳ දළ අවබෝධයක් ලබා ගැනීම ද මෙම වැඩසටහන අතරවාරයේදී සිදු කරන ලදී.

04 ප්‍රාදේශීය වශයෙන් නව්‍ය ආදර්ශ ගොඩනැංවීමේ වැඩසටහන

මෙම වැඩසටහන යටතේ


- රාජ්‍ය ආයතන වල භාෂා සැලසුම් සකස් කිරීමට අදාළ තාක්ෂණික පුහුණු කටයුතු සිදු කිරීම අදාළ අවශ්‍යතා හඳුනා ගැනීමේ වැඩමුළු 02ක් (Need Assessment Workshop) සිදු කිරීම
- භාෂා සැලසුම් සකස් කිරීම පිළිබඳ භාෂා ඇමතුම් මධ්‍යස්ථානය වෙත ලැබෙන ඇමතුම් කළමනාකරණය කිරීමට අදාළ ප්‍රශ්න-විසඳුම් අත්පොත නිර්මාණය කිරීම
- අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු මට්ටමෙන් භාෂා සැලසුම් සකස් කිරීමට අදාළ සරල භාෂා මාර්ගෝපදේශ අත්පොත සම්පාදනය කිරීම සිදු කරන ලදී.
- නව්‍ය ආදර්ශ සංකල්පය අනෙකුත් රාජ්‍ය ආයතන වලට ද ව්‍යාප්ත කිරීමට අදාළ නව්‍ය ආදර්ශ ව්‍යාප්ත කිරීමේ වැඩසටහන මෙම අමාත්‍යාංශය වෙත හඳුන්වා දීම මෙහිදී සිදු විය.

ඒ අනුව තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 04ක් සහ ප්‍රාදේශීය සභා 02 ක් නව්‍ය ආදර්ශ ලෙස ගොඩනැංවීමේ කාර්යය මෙම අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබයි.

05 පළාත් මධ්‍යස්ථාන බලාත්මක කිරීම

- සබරගමුව පළාත් මධ්‍යස්ථානය සඳහා යටිතල පහසුකම් ලබා දීම සහ සබරගමුව පළාත් මධ්‍යස්ථාන සමග එක්ව භාෂා සංගම් නියෝජිතයින් විසින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් සඳහා ජාතික භාෂා ව්‍යාපෘතිය තාක්ෂණික දායකත්වය ලබා දී ඇත.
- පළාත් මධ්‍යස්ථාන වල ප්‍රශස්ථ කළමනාකාරිත්වයක් පවත්වා ගැනීමට අදාළව සකස් කරන ලද පළාත් මධ්‍යස්ථාන සඳහා වන කළමනාකරණ සැලැස්මේ කෙටුම්පත මෙම අමාත්‍යාංශය වෙත භාර දී ඇත.

**ක්‍රියාකාරී සැලැස්මට අනුව කාර්යසාධනය
හාණ අංශයේ මූල්‍ය ප්‍රගතිය**



අනු අංකය	විස්තරය	අයුත්තේන්තු ගත වියදම (රු.)	සත්‍ය වියදම (රු.)	ප්‍රතිශතය %
01	ජාතික හාණ සංවර්ධන වැඩසටහන	40,000,000.00	25,691,301.96	64.22
02	ද්වි හාණ ජනතා ක්‍රියාකාරීත්වය වැඩසටහන	21,500,000.00	10,113,850.88	47.04
03	මෙහෙ හාණ වැඩසටහන	25,000,000.00	16,627,000.00	66.51
	එකතුව	86,500,000.00	52,279,070.34	60.44

3.2. සමාජ ඒකාබද්ධතා සහ ජනවාර්ගික කටයුතු අංශය

හැඳින්වීම

රටක ජීවත් වන සියල්ලෝ ම එම රටෙහි පුරවැසියන් ලෙස සලකා සැමට ජීවත් විය හැකි යහපත් සමාජයක් විවර කර දීම එම රටෙහි සංවර්ධනය උදෙසා ඉවහල් වේ. එම කාර්යය ඉටු කිරීමට නම් නිවැරදි මාර්ගයක් සකස් කළ යුතු ය. එනම් නිවැරදි ප්‍රතිපත්තියක් තුළ කටයුතු කළ යුතු ය. සමාජ ඒකාබද්ධතාවය ට රට තුළ ප්‍රතිපත්තියක් නො තිබුණු අතර එය සකස් කිරීමට සමාජ ඒකාබද්ධතා හා ජනවාර්ගික කටයුතු අංශය පියවර තැබුවේ ය. සමාජ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය සඳහා පාර්ශව කරුවන් ලෙස සියලු පුරවැසියන් සතු වගකීම හා හැඟීම මත දැනුවත් භාවයෙන් හා ඒකාබද්ධතාවයෙන් පෝෂණය වූ ආචාරධර්ම, අධ්‍යාපනය සහ සවි බල ගැන්වීම යන ස්ථම්භ පාදක කර ගත් සමාජයක් බිහි කිරීම, සමාජ ඒකාබද්ධතා ප්‍රතිපත්තියෙහි මූලිකාංග ශක්තිමත් කිරීම මගින් සියලු දෙනා සමාජ අන්තර්ගත කරණය කිරීම මෙම ප්‍රතිපත්තියෙහි අරමුණයි. එහි දී සමාජ ඒකාබද්ධතා ක්‍රියාවලියට පහසුකම් සැලසීමේ දී අන්තර් ජේදක මාධ්‍යයක් ලෙස භාෂා සබඳතා හා සමාජීය වගකීමෙන් බැඳී සිටින පොදු මාධ්‍යයක ඇති වැදගත්කම හඳුනා ගැනීම ද මෙහි අරමුණකි.

3.2.1 සමාජ ඒකාබද්ධතා සතිය

සෑම වර්ෂය කම සමාජ ඒකාබද්ධතා සතිය පැවැත්වීම සඳහා 2012/07/19 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. 2015 වර්ෂයේ පැවති රජය වෙනස් වීම හේතුවෙන් සමාජ ඒකාබද්ධතා සතිය පැවැත් වීමට නොහැකි වුවත් ඊට සමගාමීව සමාජ සුබසාධන, අධ්‍යාපන වැඩසටහන් දිවයින පුරා පැවැත්වීය.

ජන වර්ගය, කුලය, පන්තිය, ආගමික විශ්වාසයන්, සංස්කෘතික පසුබිම, භාෂාව, ස්ත්‍රී/පුරුෂ භාවය අනුව වෙනස් ජන කණ්ඩායම් සමාජය තුළ ජීවත් වෙති. මෙම සියලු ජන කණ්ඩායම් හා ජන වර්ග එකට එක් වී ඔවුන්ගේ ශ්‍රමය දායක කර ගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක කරයි. එහි ප්‍රතිඵලය සමාජයේ ජීවත් වන සියලුම දෙනාට අත් කර දීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරයි. ඒ යටතේ ප්‍රාදේශීය මට්ටමින් පවත්වන ලද ප්‍රජා ජන සහභාගීත්ව වැඩසටහන් සමාජ ඒකාබද්ධතා සතියේ මූලික වැඩසටහන් අතරින් එකකි. ප්‍රජාවගේ ශ්‍රම දායකත්වය ලබා ගනිමින් පෙර පාසල්, ළමා උයන්, සනීපාරක්ෂක සේවා, වැඩිහිටි නිවාස, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, ප්‍රජාශාලා ප්‍රතිසංස්කරණය, පානීය ජලය ලබා දීමේ පහසුකම් සැලසීම, පාලම්, මාර්ග, පාසල් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය වැනි අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය ඒ යටතේ සිදු කරන ලදී. 2015 වර්ෂයේ එක් දිස්ත්‍රික්කයක මෙවැනි වැඩසටහන් දෙක බැගින් වැඩසටහන් 41 සිදු කර ඇත.



ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණයට පෙර



ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණයට පසු

සමාජ ඒකාබද්ධතා මූලිකාංග හතෙන් එකක් වන අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලබා දීම සඳහා පාසල් දරුවන් සවි බල ගැන්වීමේ අරමුණින් දීප ව්‍යාප්තව පවත්වන 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ වැඩසටහන සමාජ ඒකාබද්ධතා සතියේ තවත් ප්‍රධාන වැඩසටහනකි. මෙමගින් 5 වසර ශිෂ්‍යත්වයට සුදානම් වන දුෂ්කර පාසැල් දරුවන් සඳහා ඉලක්ක ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡා කිරීමට සහ පිළිතුරු ලිවීමේ පෙරහුරුවක් ලබා දීමට කටයුතු කරන ලදී. 2013 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම වැඩසටහන එක් දිස්ත්‍රික්කයකට වැඩසටහන් දෙක බැගින් ක්‍රියාත්මක විය. ඉදිරිපත් වූ ඉල්ලීම්ද සැලකිල්ලට ගෙන 2015 වර්ෂයේ දී මෙම වැඩසටහන් 79 ක් ක්‍රියාත්මක කෙරුණු අතර සිංහල මාධ්‍ය වැඩසටහන් 38ක් සහ දෙමළ මාධ්‍ය වැඩසටහන් 41ක් ඒ අනුව පවත්වන ලදී. 2015 වර්ෂයේ සිංහල මාධ්‍ය සිසුන් 11862 ක් හා දෙමළ මාධ්‍ය සිසුන් 11793 ක් ප්‍රතිලාභ ලබා ඇත.



සමාජ ඒකාබද්ධතා සතියට සමගාමීව භාෂා සංගම් දායක කර ගනිමින් සමාජ ඒකාබද්ධතා වැඩසටහන් 2015 වර්ෂයේ 45ක් ක්‍රියාත්මක කරන ලදී. එමගින් ජාතීන් අතර සුභදතාව, භාෂා දැනුම, කුසලතාව හා ආකල්ප වර්ධනය කිරීමේ වැඩසටහන් මෙන් ම මොනරාගල සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දැන්වීම් පුවරු ත්‍රෛභාෂා වෙන් සකස් කිරීමේ කාර්යය ද ඉටු කරන ලදී.

මෙම වැඩසටහන් තුළින් අධ්‍යාපනය, ආර්ථික යටිතල පහසුකම් දියුණු කිරීම, ජාතීන් අතර අවබෝධය හා විශ්වාසය ගොඩනැගීම, සමාජ ඒකාබද්ධතාවය පිළිබඳ දැනුවත් වීම යන අංශ ඔස්සේ ආන්තිකරණය වූ ජන කොටස් සවි බල ගැන්වීම ඇතුළු ප්‍රතිලාභ රැසක් ජනතාවට ලබා දෙන ලදී.

බහු වාර්ගික, බහු ආගමික සහ විවිධ සමාජ ස්තර වලින් යුක්ත රටක් ලෙස මෙරට සාමකාමී ව, සමගි සම්පන්නව එකිනෙකාට ගරු කරමින් වේගවත් සංවර්ධනයක් කරා ගමන් ගන්නා රටක් බවට පත් කිරීමේ අරමුණින්, මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

3.2.2 නීතිමය ලේඛන ලබා දීමේ ජංගම සේවා

ජනවාර්ගික හේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් අතරෙහි අන්‍යෝන්‍ය විශ්වාසය වර්ධනය කරමින් සමාජයේ අවාසි සහගත කණ්ඩායම්වලට සමාන ඉඩ ප්‍රස්ථා ලබා දීම තුළින් පුරවැසියකු ලෙස සමාජයේ ජීවත් වීමට අවශ්‍ය මූලික නෛතික ලේඛන ලබා දීම මෙම වැඩසටහනෙහි අරමුණ වේ.

එකම ස්ථානයකදී මෙම සියලු සේවාවන් ජනතාවට බාධාවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇති අතර මෙම සේවාවන් සියල්ල ජනතාවට නොමිලේ ලබා දෙනු ලැබේ. (උදාහරණයක් වශයෙන් ජාතික හැඳුනුම්පතට අවශ්‍ය ඡායාරූප හා මුද්දර ද උප්පැන්න, විවාහ හා මරණ සහතික වෙනුවෙන් අයකරනු ලබන ගාස්තු හා නව විවාහවීම්වලට අදාළ ගාස්තුද එම පුද්ගලයින්ගෙන් අයකිරීමකින් තොරව ලබා දේ.)

මේ මගින් ජනතාවට කාලය හා ශ්‍රමය අවම කර ගැනීමට හැකිවන අතර, පුරවැසියකු ලෙස තමන්ගේ අන්‍යෝන්‍යතාවය තහවුරු කිරීමේ මූලික ලේඛනය වන ජාතික හැඳුනුම්පතට හිමිකම ඇති වීම තුළින් ඔවුන්ට සමාජගත වීමට හැකි වේ. 2015 වර්ෂය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක් ආවරණය වන පරිදි නීතිමය ලේඛන ලබා දීමේ ජංගම සේවා පවත්වන ලදී. හඟුරන්කෙත, වලපනේ, අයගම, පැල්මඩුල්ල සහ හාලිඇල එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් වේ.

මීට අමතරව කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව සඳහා ඔවුන්ගේ මූලික නීතිමය ලේඛන සුරක්ෂිතව තබා ගැනීම සඳහා සෑම පවුලකටම එක් ගොනුවක් වශයෙන් නීතිමය ලේඛන බහාලන විස්තර සහිත ලිපි ගොනු 5000 ක් මුද්‍රණය කර ලබා දෙන ලදී.

මෙහිදී ලබා දුන් සේවාවන්,

- ජාතික හැඳුනුම්පත් ලබා දීම -2015 වර්ෂය සඳහා ජාතික හැඳුනුම්පත් 967 ක් ලබා දී ඇත.
- උප්පැන්න සහතිකපත් ලබාදීම, කල්පසු උපත් ලියාපදිංචිය, සංශෝධන, අනුමාන වයස් සහතික නිකුත් කිරීම-2015 වර්ෂය සඳහා 2073 පමණ උක්ත ලේඛන ලබා දී ඇත.
- නව විවාහ සිදුකිරීම්-2015 වර්ෂයේදී පමණක් අවිවාහකව එකට ජීවත් වන පුද්ගලයින් 30 කට නොමිලේ විවාහ ලියාපදිංචි කිරීම සිදුකරන ලදී.
- අස්ථානගතවූ හැඳුනුම්පත් සඳහා පොලිස් සහතික නිකුත් කිරීම -අස්ථාන ගත වූ ජාතික හැඳුනුම්පත් සඳහා පොලිස් වාර්තා නොමිලේ ලබා දී ඇත.
- විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම
- සාමවිනිසුරු සහතික නිකුත්කිරීම-මෙමගින් ජාතික හැඳුනුම්පත් සහ උප්පැන්න, මරණ හා විවාහ සහතිකපත්වලට අදාළ දිවුරුම් ප්‍රකාශ ලබා දීමට කටයුතු කර ඇත.
- වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම-ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ඡායාරූප නොමිලේ ලබා දී වැඩිහිටි හැඳුනුම්පත් ලබා දීමට කටයුතු කර ඇත. 2015 වර්ෂය සඳහා 507 කට ප්‍රතිලාභ හිමි වී ඇත.

මෙම ජංගම සේවාවන් විශේෂයෙන් උතුරු, නැගෙනහිර පළාත්, වතු ආශ්‍රිත ප්‍රදේශ, දුෂ්කර ප්‍රදේශ ආවරණය වන පරිදි පවත්වා ඇත. (මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, රත්නපුර, බදුල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල)

2013 වර්ෂයේ සිට අමාත්‍යාංශයේ යුක්තිදාමයට සම ප්‍රවේශත්ව ව්‍යාපෘතිය මගින් (UNDP අනුග්‍රහය) පවත්වන ලද නීතිමය ලේඛන ලබා දීම සම්බන්ධව දිස්ත්‍රික්ක 12ක පවත්වන ලද සමීක්ෂණයේදී හඳුනාගත් දත්තයන් මත 2014 වර්ෂයේ සිට ජංගම සේවා පැවැත්වීමට කටයුතු යොදා ඇත.



3.2.3 සමාජ ඒකාබද්ධතා තරුණ කඳවුර

විවිධ ජන කොටස්වලට අයත් තරුණ පිරිස් අතර සාමය, සහජීවනය හා සමාජ ඒකාබද්ධතාවය මුල් කර ගත් සමාජ අවබෝධය ඇති කිරීම තුළින් හෘදයාංගම ව බැඳුණ තරුණ පරපුරක් බිහි කිරීම, මෙම තරුණ කඳවුරෙහි අරමුණ වේ.

තරුණ පරපුර රටේ අනාගතය භාර ගැනීමට හා සමාජයේ වෙනසක් සිදු කිරීමේ ක්‍රියාවලියේ මූලිකත්වයක් ගත හැකි කණ්ඩායමක් වශයෙන් අවබෝධ කොට ගෙන අමාත්‍යාංශය මගින් සෑම වසර කම විශේෂ වැඩසටහනක් ලෙස “සමාජ ඒකාබද්ධතා” තරුණ කඳවුරු පවත්වනු ලැබේ.

වර්ෂයකට මෙම කඳවුරු 04 බැගින් ක්‍රියාත්මක කරනු ලබන අතර, එක් කඳවුරක් සඳහා සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතීන් නියෝජනය වන පරිදි අවුරුදු 18 ත් 30 අතර තරුණ තරුණියන් 100 ත් 150 අතර ප්‍රමාණයක් සහභාගි කර ගන්නා ලදී.

මෙම තරුණ කඳවුර නායකත්ව හා පෞරුෂ වර්ධන ක්‍රියාකාරී වැඩසටහන්, විශ්ව විද්‍යාල දේශක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් දේශන, සංගීතය සංහිදියාව ඇති කිරීමේ ප්‍රබල මාධ්‍යයක් ලෙස හඳුනා ගෙන සංගීතය තුළින් සමාජ ඒකාබද්ධතාවය තරුණයන් තුළට ගෙන යාම සඳහා රසවින්දනය තුළින් සමාජ ඒකාබද්ධතාවය තේමා කරගත් සංගීත වැඩසටහනක්ද, සිංහල ,දෙමළ හා ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේ නව ක්‍රමවේද ඇතුළත් ක්‍රියාකාරී වැඩසටහනක් හා තරුණ තරුණියන්ගේ හැකියාවන් විදහා දැක්වීමට අවස්ථාවන් ඇතුළු අංග රාශියකින් සමන්විත වේ.

2015 වර්ෂය තුළ තරුණ කඳවුරු 2 ක් මහනුවර හා බදුල්ල යන දිස්ත්‍රික්කවල පවත්වා ඇති අතර, තරුණ තරුණියන් 200 කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වී ඇත.

මෙහිදී පැමිණෙන තරුණ කොටස් වෙනුවෙන් වෘත්තීය පුහුණු අධිකාරිය, වෘත්තීය මාර්ගෝපදේශන සේවාව හරහා ඔවුන්ට තිබෙන පුහුණුවීම් හා ඒ මගින් ඇති වන රැකියා අවස්ථාවන් පිළිබඳ දැනුවත් භාවයක් හා ඒ සඳහා අවස්ථාවන් ලබා දීමට කටයුතු කර ඇත.



3.2.4 දෙමාපියන් අහිමි හා එක් භාර කරුවකු පමණක් සිටින දරුවන් සඳහා වූ සමාජ ඒකාබද්ධතා වැඩසටහන

සමාජ ඒකාබද්ධතා ප්‍රතිපත්තියේ එක් ඉලක්කයක් වන්නේ අධ්‍යාපනය සඳහා ප්‍රවේශයයි. මෙම අයිතිය ලබා දීම සඳහා ආර්ථික, සමාජයීය විෂමතා හෝ වාර්ගිකභාවය නිසා හෝ ආගම නිසා හෝ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කිසිදු අසාධාරණයක් හෝ ආන්තිකරණය වීමක් සිදුවීම වැළැක්වීම සඳහා අවධානය යොමු කරයි.

ආන්තිකරණයට ලක් වී ඇති කණ්ඩායම්වල දරුවන් අධ්‍යාපනය සඳහා ප්‍රවේශවීමට පහසුකම් සැලසීම සඳහා දෙමාපියන් අහිමි හෝ එක් භාරකරුවකු සිටින පාසල් දරුවන් සඳහා පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනක් අප අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබයි. 2015 වසර තුළ පුත්තලම, කුරුණෑගල, මහනුවර, මඩකලපුව, මාතර සහ කොළඹ දිස්ත්‍රික්කවල මෙම වැඩසටහන සිදු කර ඇත. පාසල් සිසුන් 1270 කට අධික පිරිසකට පහසුකම් සලසා දී ඇත.

මෙමගින් අඩු වරප්‍රසාද ලත් දරුවන්ගේ ඉගෙනීමට පහසුකම් ලබා දීමෙන් ඔවුන් අධ්‍යාපනය සඳහා යොමු කිරීමත්, සමාජය තුළ පීඩාවට පත් විය හැකි කණ්ඩායම්වල දැනුම, හැකියාව, ආකල්ප වර්ධනය තුළින් ඔවුන් සමාජගත කිරීමත් තහවුරු වේ.



3.2.5 සංස්කෘතික හා ආගමික උත්සව

බහු වාර්ගික රටක් වන ශ්‍රී ලංකාව තුළ සිංහල, දමිළ සහ මුස්ලිම් යන ජන වර්ග ජීවත් වේ. මෙම ජන වර්ග අනුව ඔවුන්ගේ ආගම, සංස්කෘතිය එකිනෙකට වෙනස් වේ. තෛපොංගල් උත්සවය, සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය, හජ් උත්සවය, දීපාවලී, සරස්වතී පූජාව, නත්තල් උත්සවය එම සංස්කෘතික උත්සව වේ. මෙවැනි එකිනෙකට වෙනස් ආගමික හා සංස්කෘතික උත්සව සැමරීම මෙම අමාත්‍යාංශය මගින් සෑම වසරකම සිදු කරයි. එකම සමාජයක් තුළ එකිනෙකට වෙනස් ආගම් සහ සංස්කෘතික වටිනාකම් පිළිබඳ හඳුනා ගැනීමට මෙම අවස්ථාව උදාවේ. එමගින් ශ්‍රී ලාංකේය සමාජය තුළ ජීවත් වන එක් එක් ජන වර්ගය තුළ අන්‍යෝන්‍ය විශ්වාසය, අවබෝධය සහ අන්‍යෝන්‍ය ගරුත්වය හා පිළිගැනීම තහවුරුවේ. වර්ග හේදයකින් තොර සියලුම ජන වර්ග මෙම උත්සව සඳහා සහභාගී වේ. 2015 වර්ෂයේ මෙම අමාත්‍යාංශය මගින් මෙවැනි උත්සව මහනුවර, මාතලේ,කොළඹ යන දිස්ත්‍රික්ක වල පවත්වන ලදී .



3.2.6 බාහිර ආයතන ක්‍රියාත්මක කරන සමාජ ඒකාබද්ධතා වැඩසටහන් සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දීම.

සමාජ ඒකාබද්ධතාවය ගොඩ නැංවීමේ අරමුණින් සමාජ ඒකාබද්ධතාවයට අදාළ වැඩසටහන් අනෙකුත් ආයතන හා එක්ව පැවැත්වීම හෝ මූල්‍ය දායකත්වය ලබා දීම මෙම අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබයි. ඒ අනුව 2015 වර්ෂයේ දී මූල්‍යමය අනුග්‍රහය ලබා දුන් වැඩසටහන් පහත දැක්වේ.

- කළුතර - බණ්ඩාරගම දිරි දරු පියස ළමා නිවාසය (මනස සෙමෙන් වැඩෙන විශේෂ දරුවන්) සඳහා ලී බඩු උපකරණ ලබා දීම.
- ගාල්ල - තවලම පාසල් දෙකක විශේෂ අධ්‍යාපන ඒකක පංති කාමර සඳහා අවශ්‍ය ඉගෙනුම් උපකරණ හා ලිපි ද්‍රව්‍ය ලබා දීම (තවලම විද්‍යා රාජ විද්‍යාලයේ හා පනංගල මහාබෝධී විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකවල ඉගෙනුම් ලබන දරුවන් සඳහා)
- ගම්පහ - මාහත්තුව ග්‍රාම නිලධාරී වසමේ ප්‍රජා ශාලාව සඳහා වැසිකිළි පහසුකම් ලබා දීම
- කුරුණෑගල - කුරුණෑගල අපෙන් ඔබට අත්වැලක් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් නගා සිදුවීමේ වැඩසටහන (දිස්ත්‍රික්කයේ තෝරා ගත් ප්‍රා.ලේ.කො. 05 ක)
- පුත්තලම - අවම සම්පත් පවතින දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන්ගේ අනාගතය සඳහා වෘත්තීය මග පෙන්වීම තුළින් සමාජානුයෝජනය කිරීම සහ අදාළ පාසල් වල පුස්තකාල සඳහා පොත් ලබා දීම. (වනාතවිල්ලුව සහ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තෝරා ගත් සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල් 04 ක සිසුන්)

- මාතර - තිහගොඩ බිතු සිතුවමින් මතු කරලමු දරුවන් හද ජාතික සමගි බලේ (පාසල් දරුවන් සඳහා වන විත්ත තරගය හා භාෂා ප්‍රතිපත්තිය / සමාජ ඒකාබද්ධතාවය පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම)
- මන්නාරම - සංස්කෘතිය හා ක්‍රීඩාව තුළින් ලද අත්දැකීම් හරහා සාමය ගොඩනැගීමේ සහ සංහිදියාව ඇති කිරීමේ වැඩසටහන
- යාපනය - වාදාවත්ත ග්‍රාම නිලධාරී වසමේ විශේෂවරා පෙර පාසලට අවශ්‍ය ජලය හා සනීපාරක්ෂක සහසුකම් සැපයීම
- රත්නපුර - බලංගොඩ සම අධ්‍යාපන අවස්ථා තුළින් සමාජ ඒකාබද්ධතාව (රාස්සගල දෙමළ විද්‍යාලය හා රාස්සගල සිංහල විද්‍යාලය සඳහා පුස්තකාල පහසුකම් ආරම්භ කිරීම)
- කළුතර - ජාතික සමගිය භාෂාව තුළින් ගොඩ නැංවීම සඳහා සිව් දින අධ්‍යාපන ක්ෂේත්‍ර වාරිකාව (ශ්‍රී පාලී විද්‍යාලයේ 10 -11 ශ්‍රේණිවල ඉගනුම ලබන දෙමළ විෂය හදාරන සිසුන්)
- කොළඹ - තිඹිරිගස්යාය ,සමාජයේ ව්‍යවසනයක් ව පවතින ළමා අපවාර සහ ළමුන්ට සිදුවන වද හිංසා වළක්වා ගනිමින් ළමා පරපුර සුරක්ෂිත කර ගැනීම
- කැලණිය - විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සවි බල ගැන්වීමේ වැඩසටහන
- අගලවත්ත - අගලවත්ත, ගලේවත්ත දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සඳහා වැසිකිළියක් ඉදි කර දීම.
- මතුගම - මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 79C බදුගම නව ජනපදයේ ප්‍රජා ශාලාව සඳහා පොදු වැසිකිළියක් ඉදිකිරීම.
- කොළඹ - සීතාවක, සෙනෙහසක තක්සලාව උතුරු දකුණු පාසල් ළමුන් ඒකාබද්ධතා වැඩසටහන (ශාන්ත ජෝන් බොස්කො විද්‍යාලයේ ගුරු සිසුන් සහ කිලිනොච්චි නාගේෂ්වර විද්‍යාලයේ ගුරු සිසුන්) තවද ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් වැඩසටහන් ක්‍රියාත්මක කරයි. ඒ අතර පහත සඳහන් වැඩසටහන් පවත්වන ලදී.
- රාජ්‍ය සේවයේ නියුතු කාන්තාව මුහුණ පාන ගැටළු සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහන.
- සෞඛ්‍ය සායනය.
- ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රවණත්වය පිටු දකිමු.

3.2.7 ආගමික නායකයන්, ප්‍රජා නායකයන් සම්බන්ධ කර ගනිමින් සුභදතාවය වර්ධනය කර ගැනීමේ සාකච්ඡාව පැවැත්වීම.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් තුළ, අන්තර් ආගමික අවබෝධයක් ලබා දී අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනගමින් එකිනෙකාට ගරු කරන සමාජයක් ගොඩනැගීමේ අරමුණින් මෙම වැඩසටහන පවත්වන ලද අතර සර්ව ආගමික කණ්ඩායම්, දහම් පාසල් ගුරුවරුන් හා සිසුන්, සිවිල් ආරක්ෂක කමිටු, ප්‍රජා නායකයින්, තරුණ කණ්ඩායම් සහ රාජ්‍ය නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.

මෙහි දී එක් එක් ආගමික භරයන් පිළිබඳ එකිනෙකා දැනුවත් වන අතර ප්‍රදේශයේ පවතින අන්තර් ආගමික ගැටලු සහ ඒවා නිරාකරණය කර ගන්නා ආකාරය පිළිබඳ සාකච්ඡා කරන ලදී.

සමාජය තුළ අන්තර් ආගමික ගැටළුවක් පැන නගින අවස්ථාවක ඒවා මැඩලීම සඳහා මූලිකත්වය ගැනීම, ආගම් අතර ගැටුම් වළක්වා ගැනීම, අන්තර් ආගමික එකමුතුව ශක්තිමත් වීම මෙම වැඩසටහන් තුළින් සිදු වන යහපත් කාර්යයකි.

මෙවැනි වැඩසටහන් බදුල්ල, මාතර, ගාල්ල සහ කැගල්ල යන දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සිදු කර ඇත.




3.2.8. සහජීවනය ප්‍රවර්ධනය සඳහා ජනමාධ්‍ය සංවාදය



ක්‍රියාකාරී සැලැස්මට අනුව කාර්යසාධනය

සමාජ ඒකාබද්ධතා සහ ජනවාර්ගික කටයුතු අංශය මූල්‍ය ප්‍රගතිය



අනු අංකය	විස්තරය	අයදුම්කරුන්ගේ වියදම (රු.)	සත්‍ය වියදම (රු.)	ප්‍රතිශතය %
01	සමාජ ඒකාබද්ධතා ජාතික ප්‍රතිපත්තිය අදාළ පාර්ශ්වීයකරුවන් තුළින් ක්‍රියාවට නැංවීම	15,600,000.00	11,935,460.12	76.51
02	සමාජය තුළ පහසුවෙන් පිඩාවට පත්විය හැකි කණ්ඩායම් හි දැනුම හැකියාවන් වර්ධනය සහ ආකල්ප වෙනස් වීම තුළින් සමාජගත වීම තහවුරු කිරීම	3,000,000.00	1,451,768.20	48.39
03	ප්‍රජාව අතර ඔවුන්ගේ අන්‍යෝන්‍යතාවයන් ආරක්ෂා කිරීම සහ අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය වර්ධනය කිරීම සඳහා එහි වැදගත්කම පිළිබඳ දැනුවත් භාවය ඇති කිරීම.	6,400,000.00	2,649,792.95	41.40
	එකතුව	25,000,000.00	16,037,021.27	64.15

3.3 පාලන අංශය

හැඳින්වීම


අමාත්‍යාංශයේ යහපත් ආයතනික පරිපාලන පරිසරයක් පවත්වා ගෙන යාම, මානව හා භෞතික සම්පත් කළමනාකරණය කිරීම, කාර්ය මණ්ඩලයේ වෘත්තීය අවශ්‍යතා ඉටු කිරීම සහ අමාත්‍යාංශයේ සේවාවන් ක්‍රියාත්මක කිරීමට සහය වීම, පාලන අංශයේ ප්‍රධාන අරමුණු වේ.

පාලන අංශයේ කාර්යයන්

- අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරිපාලනය.
- තනතුරු අනුමත කර ගැනීම.
- බඳවා ගැනීම් පටිපාටි සකස් කිරීම.
- පත් කිරීම්, මාරු කිරීම්, උසස් කිරීම් ආදී කටයුතු.
- පෞද්ගලික ලිපි ගොනු නඩත්තු කිරීම.
- විනය කටයුතු.
- පුහුණු කිරීම්.
- ගොඩනැඟිලි, වාහන ඇතුළු භෞතික සම්පත් නඩත්තු කිරීම.
- පාර්ලිමේන්තු උපදේශක කාරක සභා සම්බන්ධීකරණය.
- අමාත්‍ය මණ්ඩල සංදේශ සකස් කිරීම.

ක්‍රියාකාරී සැලැස්මට අනුව කාර්යසාධනය

පාලන අංශය මූල්‍ය ප්‍රගතිය



අනු අංකය	විස්තරය	ඇස්තමේන්තු ගත වියදම (රු.)	සත්‍ය වියදම (රු.)	ප්‍රතිශතය %
01	ද්විභාෂා ධාරිතා වර්ධන පුහුණු වැඩසටහන් සඳහා/ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක අනිවාර්ය දෙමළ පුහුණු වැඩසටහන අදියර I-IV දින 10x06)	200,000.00	390,150.00	195.08
02	ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක සේවාරම්භක පුහුණු වැඩසටහන	300,000.00	381,419.52	127.14
03	දැනුම ආකල්ප හා හැකියා වර්ධන පුහුණු වැඩසටහන්	800,000.00	487,638.94	60.95
04	ශාස්ත්‍රපති උපාධි වැඩසටහන්	135,000.00	135,000.00	100.00
05	වෘත්තීය හැකියා වර්ධන පුහුණු වැඩසටහන්	65,000.00	71,550.00	110.08
	එකතුව	1,500,000.00	1,465,758.46	97.72

3.4 සැලසුම් අංශය

හැඳින්වීම

සැලසුම් අංශය, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ ප්‍රධාන අංශවලින් එකකි. ජනනය කරනු ලබන ප්‍රතිඵල , කාර්යක්ෂමතාව සහ සඵලතාව පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති / වැඩසටහන් නියාමනය හා ඇගයීම සිදු කරනු ලැබේ. මාසිකව, ත්‍රෛමාසිකව ක්‍රියාකාරී සැලැස්මට අනුව ප්‍රගතිය සමාලෝචනය කර අපේක්ෂිත ඉලක්ක වලින් බැහැර වන අවස්ථා පිළිබඳව ඉහළ කළමනාකාරිත්වය වෙත වාර්තා ඉදිරිපත් කරනු ලැබේ.

සැලසුම් අංශයේ කාර්යයන්

- අමාත්‍යාංශයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම, වාර්ෂික කාර්ය සාධන වාර්තාව පිළියෙල කිරීම සඳහා අමාත්‍යාංශයේ අංශ සහ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සමග සම්බන්ධීකරණය.
- අමාත්‍යාංශය මගින් හඳුනා ගත් නියමු ව්‍යාපෘතිවලට අදාළ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය.
- අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන මගින් ඉටු කිරීමට භාරගෙන ඇති ක්‍රියාකාරකම් නියාමනය සහ ඇගයීම.
- මාසික, ත්‍රෛමාසික සහ වාර්ෂික ප්‍රගති වාර්තා පිළියෙල කිරීම සහ ඒවා අමාත්‍යාංශයේ ලේකම්, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, ජාතික අය-වැය දෙපාර්තමේන්තුව, ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව සහ උනන්දුවක් දක්වන අනෙකුත් පාර්ශවවලට ඉදිරිපත් කිරීම.
- ප්‍රගතිය හා ඉදිරි වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම සකස් කොට අයවැය සකව්ජාවන් හිදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
- අමාත්‍යාංශයේ දත්ත සමුදාය පවත්වා ගෙන යාම, යාවත්කාලීන කිරීම සහ සංවර්ධනය කිරීම.
- වාර්ෂික කාර්යසාධන වාර්තාව පිළියෙල කොට පාර්ලිමේන්තුව, මුදල් අමාත්‍යාංශය හා විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම.

3.5 ගිණුම් අංශය

හැඳින්වීම

මෙම අංශය මගින් මූල්‍ය සේවා සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය සහ අදාළ අංශ සම්බන්ධීකරණය කිරීමෙන් අමාත්‍යාංශය සඳහා සාධනීය මූල්‍ය තොරතුරු සහ මූල්‍ය කළමනාකරණ පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබයි.

ගිණුම් අංශයේ කාර්යයන්

- ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරියා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට අමාත්‍යාංශයේ මූල්‍ය බැඳීම් ඉටු කර ලීමට සහ පාර්ලිමේන්තුව වෙත වග වීම දැරීමට සහය වීම.
- රජයේ මූල්‍ය නීතිරීති සහ රෙගුලාසි සමග අනුකූලතාව සහතික කිරීම.
- මුදල් කළමනාකරණය ඇතුළුව, යහපත් මූල්‍ය ගිණුම්කරණ පද්ධතියක් ස්ථාපනය කිරීම සහ පවත්වා ගෙන යාම.
- මූල්‍ය වාර්තා සහ අයවැය අවශ්‍යතා පිළියෙල කිරීම / යාවත්කාලීන කිරීම / සමාලෝචනය කිරීම සහ ගිණුම් පියවීම සඳහා භාණ්ඩාගාරය, අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සහ විදේශ ආධාර ලබන ව්‍යාපෘති සමග සම්බන්ධීකරණය .
- මූල්‍ය සැලසුම් කරණය සහ අයවැය කරණය.
- කාලීන සහ නිවැරදි මූල්‍ය වාර්තාකරණය සහතික කිරීම.
- අමාත්‍යාංශ වත්කම් කළමනාකරණය .

3.6 අභ්‍යන්තර විගණන අංශය

හැඳින්වීම

අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතන වල සියලුම මට්ටම් වෙතින් ඉටු කෙරෙන සේවාවන් හා කාර්යයන් සමාලෝචනය, මැන බැලීම, ඇගයීම හා අභ්‍යන්තර පාලන ක්‍රමයේ සිද්ධිදායකභාවය සම්බන්ධයෙන් වාර්තා කිරීම මගින් කළමනාකරණයට සහාය වීම මෙම අංශයේ අරමුණයි.

අභ්‍යන්තර විගණන අංශයේ කාර්යයන්

- වැරදි හා වංචා වැළැක්වීම සඳහා අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතන තුළ ක්‍රියාත්මක වන අභ්‍යන්තර පාලන ක්‍රමයේ සාර්ථකත්වය ඇගයීම හා අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීමට සහාය වීම.
- ගිණුම් හා වෙනත් වාර්තා වල විශ්වාසනීයභාවය නිශ්චය කිරීම හා යොදාගෙන ඇති පිළිගත් ගිණුම්කරණ පිළිවෙත් මගින් නිවැරදි මූල්‍ය ප්‍රකාශනයන් පිළියෙල කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයේ දැයි සොයා බැලීම.
- කාර්ය මණ්ඩලයට පවරා ඇති වගකීම් ඉටුකිරීමේහිලා ඔවුන්ගේ කාර්යසාධනයේ ගුණාත්මක භාවය ඇගයීම.
- අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතන වල වත්කම් සියලුම ආකාරයේ අලාභ හානි වලින් කොතරම් දුරට ආරක්ෂා වේ දැයි සොයා බැලීම.
- ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, රාජ්‍ය පරිපාලන, භාණ්ඩාගාර හා වෙනත් වක්‍රලේඛ හා උපදෙස් පිළිපදිනු ලැබේ දැයි සොයා බැලීම.
- අවශ්‍ය අවස්ථාවල දී විශේෂ විමර්ශන පැවැත්වීම.
- විගණන හා කළමනාකරණ කමිටු පැවැත්වීම.

04. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ එහි ප්‍රගතිය

04. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව

හැඳින්වීම

1956 අංක 33 දරන රාජ්‍ය භාෂා පනත ක්‍රියාත්මක කිරීමේ ආයතනය ලෙස 1956.10.01 දින රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ස්ථාපනය කරන ලදී .1987 - 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ 1988-16 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව සිංහල හා දෙමළ භාෂා දෙකම ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ලෙසත්, ඉංග්‍රීසි සන්ධාන භාෂාව ලෙසත් නම් කෙරිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV වන පරිච්ඡේදයේ 18 හා 19 වන ව්‍යවස්ථාවල සඳහන් වන පරිදි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සලසන්නා ලෙස ඉහත සඳහන් භාෂා තුනට අදාළ පරිවර්තන කටයුතු රජයට සපයා දීමත්, රාජ්‍ය සේවකයන්ගේ භාෂා නිපුණතා වැඩිදියුණු කිරීමත්, පාරිභාෂික ශබ්දමාලා සකස් කිරීමත්, රාජ්‍ය භාෂා පෙළ පොත් සහ ශබ්ද කෝෂ සම්පාදනය කිරීමත් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබයි .”භාෂා මන්දිරය”, අංක 341/7, කෝට්ටේ පාර, රාජගිරිය යන ලිපිනයේ පිහිටා ඇති මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුර රාජ්‍ය භාෂා කොමසාරිස් විසින් හොබවනු ලබයි.

දැක්ම

සහජීවනයෙන් පිරිපුන් සාමකාමී ත්‍රෛභාෂික සමාජයක්

මෙහෙවර

ජනවාර්ගික සමගිය හා සාමය අරමුණු කර ගත් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීම සඳහා පහසුකම් සැලසීම හා සම්බන්ධීකරණය

දෙපාර්තමේන්තුව මගින් ඉටු කරනු ලබන ප්‍රධාන කාර්යයන්

- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 01/2014 හා 04/2014 පරිදි රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය ලබාගැනීමට නියමිත නිලධාරීන් සඳහා අදාළ ලිඛිත හා වාචික පරීක්ෂණ පැවැත්වීම හා සහතික පත් නිකුත් කිරීම.
- රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල පරිවර්තන කාර්යයන් ඉටුකිරීම. (සිංහල, දෙමළ, ඉංග්‍රීසි)
- විවිධ විෂයයන් සඳහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි පාරිභාෂික පදමාලා සම්පාදනය කිරීම.
- රජයේ නිලධාරීන්ගේ භාෂා ප්‍රවීණතා විභාග සඳහා වන පෙළ පොත්, ආධාරක ග්‍රන්ථ සම්පාදනය කිරීම හා අලෙවි කිරීම.
- ත්‍රිභාෂා ශබ්ද කෝෂයන් සැකසීම.
- නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා මෙන් ම ජාත්‍යන්තර භාෂා ඉගැන්වීම හා විභාග පැවැත්වීම
- බාහිර ආයතනවල කාර්ය මණ්ඩල සඳහා භාෂා ප්‍රවීණතා විභාග හා කාර්යක්ෂමතා කඩ ඉම් විභාග පැවැත්වීම.
- විශ්වවිද්‍යාල හා පිළිගත් අධ්‍යාපනික ආයතනවල භාෂා පරිවර්තන පාඨමාලා හදාරන්නන්ට ප්‍රායෝගික පුහුණුව ලබා දීම.

ඉහත සඳහන් සියලු කාර්යයන් ඉටු කිරීම සඳහා දෙපාර්තමේන්තුව තුළ සංවර්ධන, විභාග, භාෂා පරිවර්තන, භාෂා විද්‍යාගාරය, ප්‍රකාශන හා අලෙවි, පද්මාලා සම්පාදන, පර්යේෂණ, පුස්තකාලය යන අංශ ස්ථාපනය කොට ඇත.

4.1. භාෂා ප්‍රවීණතාවය ලබාගැනීමට උපකාරී වන පහසුකම් සැලසීම

01. ග්‍රන්ථ හා භාෂා අභ්‍යාස පොත් මුද්‍රණය කිරීම

වෘත්තිකයින්ට හා රාජ්‍ය භාෂා හැදෑරීමට කැමැත්තක් දක්වන සියලුම දෙනාට ලිඛිත මාධ්‍යයක් ලෙස යොදා ගත හැකිවන අයුරින් පෙළ පොත් හා අනෙකුත් ආධාරක ග්‍රන්ථ සම්පාදනය කිරීම රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සතු ප්‍රමුඛ කාර්යභාරයකි. ඒ අනුව 2015 වර්ෂයේ දී කථන දෙමළ පොත් පිටපත් 10,000 ක්, ලේඛන දෙමළ පොත් පිටපත් 4590 ක් මුද්‍රණය කරන ලදී.

රාජ්‍ය නිලධාරීන්ගේ භාෂා ප්‍රවීණතාව පිළිබඳ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම යටතේ අංක 8.2 (අ) නිර්දේශය අනුව රාජ්‍ය නිලධාරීන්ට දෙවන භාෂාව ඉගෙනීමට පහසුකම් ලබා දීමේ අරමුණින් පහසුවෙන් පරිහරණය කළ හැකි සරල බසින් යුත් පෙළ පොත් 04 බැගින් සිංහල හා දෙමළ බසින් පොත් 08ක් සම්පාදනය කිරීම දෙපාර්තමේන්තුවට පැවරුණු විශාල කාර්යභාරයකි.

එහි IV වන මට්ටම - සිංහල පෙළ පොතෙහි අන්තර්ගත පාඩම් ඉගැන්වීමේ පූර්ව පර්යේෂණ වැඩමුළුව .රාජ්‍ය සේවයේ IV වන මට්ටමට අදාළ නිලධාරීන් සඳහා 2015.08.27 .28 .29 දිනයන් හි යාපනය නගරයේ ත්‍රෛභාෂා ඉගෙනුම් මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.

IV වන මට්ටම - සිංහල පෙළ පොත පාඩම් ඉගැන්වීමේ පූර්ව පර්යේෂණ වැඩමුළුවේ අවස්ථා





මීට සමගාමීව III වන මට්ටම සිංහල පෙළ පොතෙහි පාඩම් ඉගැන්වීමේ පූර්ව පර්යේෂණ වැඩමුළුව 2015.10.29 හා 30 දිනයන් හි මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ප්‍රධාන සංස්කාරක ලිලානි අමරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එමෙන්ම III වන මට්ටම - දෙමළ පෙළ පොත පාඩම් ඉගැන්වීමේ පූර්ව පර්යේෂණ වැඩමුළුව 2015.12.03/05 දිනයන් හි රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ දී සහ IV වන මට්ටම - දෙමළ පෙළ පොතෙහි පාඩම් ඉගැන්වීමේ පූර්ව පර්යේෂණ වැඩමුළුව 2015.10.19 ඉදිකිරීම් පුහුණු මධ්‍යස්ථානයේ දී මහාචාර්ය එස්.යෝගරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

2015 වර්ෂය තුළදී පෙළ පොත් සම්පාදන කාර්යය අවසන් කරන ලද අතර IV වන මට්ටම පෙළ පොත (සිංහල හා දෙමළ) පිටපත් 10 000 ක් , III වන මට්ටම පෙළ පොත (සිංහල හා දෙමළ) පිටපත් 30 000 ක් , II වන මට්ටම පෙළ පොත (සිංහල හා දෙමළ) පිටපත් 40 000 ක්, I වන මට්ටම පෙළ පොත (සිංහල හා දෙමළ) පිටපත් 10 000 ක් මුද්‍රණය සඳහා බාර දෙන ලදී.

02. භාෂා ප්‍රවීණතා විභාග පැවැත්වීම

රජයේ නිලධාරීන්ගේ භාෂා කුසලතාවය තක්සේරු කිරීම හා ද්වි භාෂා ප්‍රවීණතාව ලබාගැනීම සඳහා දිරිගැන්වීම අරමුණු කර ගනිමින් ලිඛිත හා වාචික විභාග පැවැත්වීම, ප්‍රතිඵල නිකුත් කිරීම හා ප්‍රතිඵල ලේඛන නිකුත් කිරීම සිදු කරනු ලැබිණි. තාක්ෂණික උපකරණ භාවිතා කරමින් ශ්‍රවණ කුසලතාව ඇගයීමේ පරීක්ෂණ මෙම වසරේ ඔක්තෝබර් 23 දින ආරම්භ කරන ලදී.

වාචික පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සැකසීමේ වැඩමුළුවේ විවිධ අවස්ථා



2015 වර්ෂය තුළ රාජ්‍ය භාෂා ප්‍රවීණතා I,II,III,IV මට්ටම් සඳහා ලිඛිත විභාගය 2015.05.31 දින අයදුම්කරුවන් 75606 ක් සඳහා පවත්වන ලදී. පෙනී සිටි සංඛ්‍යාව 30582 කි. ලිඛිත විභාගය සමත් වූවන් සහ අ.පො.ස. (සා/පෙ) දෙවන බස සමත් අපේක්ෂකයන් සඳහා වාචික පරීක්ෂණ පැවැත්වීම යටතේ පෙර වසර වල ලිඛිත විභාගය සමත් නිලධාරීන් 44047ක් සඳහා වාචික පරීක්ෂණ පවත්වන ලදී. ප්‍රතිඵල ලේඛන 44047 ක් සහ සහතික පත්‍ර 297ක් (පැරණි) නිකුත් කර ඇත. එමෙන්ම විශේෂ ආරක්ෂිත කඩදාසියක මුද්‍රිත ප්‍රතිඵල ලේඛනයක් සියලු ම විභාග අපේක්ෂකයින් වෙත ලබාදීම ද මෙම වසරේ දී සිදු විය.

2015 වර්ෂය තුළ බාහිර ආයතන 11ක් සඳහා විභාග පැවැත්වීමට කටයුතු කරන ලදී.

4.2 රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තන සේවා වත් සැපයීම සහ පාරිභාෂික පදමාලා සැකසීම

01. සම්මත ක්‍රමයන්ට අනුකූලව තාක්ෂණික ක්‍රම භාවිතයෙන් සිදු කරන ලද ප්‍රමිතියෙන් යුතු පරිවර්තන සේවාවන් සැලසීම දෙපාර්තමේන්තුව සතු තවත් එක් සුවිශේෂී කාර්යභාරයකි. භාෂා පරිවර්තන ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය යෙදවුම් සම්පාදනය කිරීම යටතේ සිංහල/ දෙමළ ස්වයංක්‍රීය භාෂා පරිවර්තන මෘදුකාංගය සකස් කිරීම මොරටුව විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධ ව සිදු කරමින් පවතී. එසේම සිංහල /දෙමළ සමාන්තර ලිපි සකස් කරමින් පවතී. මේ සඳහා දෙපාර්තමේන්තු නිලධාරීන් 04 දෙනෙකුට පුහුණුවක් ලබා දෙන ලදී.

02. විද්වතුන්ගේත්, වෘත්තිකයින්ගේත්, සිසු සහ ලේඛක පිරිස ගේත්, පොදුවේ සියලුම ජන කණ්ඩායම්වලත් දැනුම වර්ධනයට ඉවහල් වන අයුරින් නව ත්‍රෛභාෂික පදමාලා සම්පාදනය කිරීම දෙපාර්තමේන්තුවේ පදමාලා අංශය මඟින් සිදු කෙරේ .ඒ යටතේ

- ගොඩනැගිලි හා ඉදිකිරීම් තාක්ෂණය
- යුධ හමුදා, නාවික හමුදා හා ගුවන් හමුදාවලට අදාළව පාරිභාෂික පදමාලා
- පොලිස් ශිල්පීය නියම
- රාජ්‍ය පරිපාලනය (ආයතන සංග්‍රහය)
- මුදල් රෙගුලාසි
- ඉඩම් පරිපාලන
- තොරතුරු තාක්ෂණය (සිංහල සහ ඉංග්‍රීසි)
- මනෝ විද්‍යාව
- නීතිය
- ගණිතය
- භෞතික විද්‍යාව
- සංඛ්‍යාතය
- කෘෂිකර්මය

- උද්භිද විද්‍යාව
- ඉතිහාසය
- වාග් විද්‍යාව
- සාහිත්‍යය
- අධ්‍යාපනය

උපදේශනය හා ආර්ථික විද්‍යාව ඇතුළුව ත්‍රෛභාෂික පද්මලා 22 ක් සම්පූර්ණ කර දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ඇතුළත් කොට ඇත.

4.3. භාෂා භාවිතය හා තාක්ෂණය පිළිබඳ සම්මන්ත්‍රණ හා පර්යේෂණ පැවැත්වීම, නිර්දේශ ඉදිරිපත් කිරීම සහ මෙවලම් සම්පාදනය

මේ යටතේ විනෝදාත්මක ලෙස භාෂා දැනුම වර්ධනය සඳහා භාෂාවේ විවිධ ක්ෂේත්‍රයෙන් 10ක් ඔස්සේ ප්‍රශ්න 200ක් පමණ ඇතුළත් කොට පරිගණක ආශ්‍රිත භාෂා ක්‍රීඩා (සිංහල/දෙමළ) නිර්මාණය කරන ලද අතර වෙබ් අඩවියට නිකුත් කරන ලදී.

සිංහල හා දෙමළ බසින් ඇති සියලු සන්නම් නාම පිළිබඳ තොරතුරු රැස් කර, ඒ සඳහා අර්ථවත් සිංහල හා දෙමළ වචන සකස් කිරීම යටතේ ආයතන 75 කට ලිපි යවා ආයතන 25 කින් සන්නම් නාම 95ක් දෙපාර්තමේන්තුව වෙත ලැබුණ අතර එයින් ආයතන 05 ක සන්නම් නාම 27ක කටයුතු අවසන් කර එම ආයතන වලට භාරදී ඇත.

අක්ෂර වින්‍යාස අකාරාදියක් සකස් කර වෙබ් අඩවියකට නිකුත් කිරීම යටතේ වචන 5000ක් සොයා පරිගණක ගත කර ඇත. සිංහල හා දෙමළ දෙවන භාෂා වත් වශයෙන් හදාරන්නන්ට ඇති වන ගැටලු විසඳා ගැනීම සඳහා පහසුකම් සලසනු වස් “රාජ්‍ය සේවයේ දී රාජකාරි ලිපි සම්පාදනයට අත්වැලක්” ලෙස පර්යේෂණාත්මක ග්‍රන්ථයක් සකස් කර මුද්‍රණයට භාර දී ඇත.

ලංකාවේ සියලුම දිස්ත්‍රික් නාම, නගර නාම සහ ගම් නාම සඳහා භාවිත වන නාමයන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් ලිවීමේ දී නිශ්චිත අක්ෂර ප්‍රමිතියක් අනුව සම්මතයක් සැකසීම තවත් එක් අරමුණක් වන අතර මිනින්දෝරු දෙපාර්තමේන්තුව මෙම කාර්ය සිදු කරන බැවින් හා ඒ සඳහා දෙපාර්තමේන්තු නියෝජනයක් ඇති බැවින් එය ක්‍රියාත්මක නො කරන ලදී.

01.භාෂා සැලසුම් සකස් කිරීමේ වැඩසටහන

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේ දී ඒ සම්බන්ධයෙන් නිශ්චිත සැලසුමකට අනුව කටයුතු කිරීම සඳහා නිලධාරීන් පෙළගැස්වීම අරමුණු කර ගනිමින් දෙපාර්තමේන්තුව වෙනුවෙන් භාෂා සැලසුමක් සකස් කිරීමට යෝජනා ලබාගැනීමේ වැඩමුළුවක් දෙපාර්තමේන්තු නිලධාරීන් 185 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වූ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන 2015.08.03 දින පැවැත්විණ.

එහි දී ලැබුණ යෝජනා අනුව භාෂා සැලසුමක් සකස් කරන ලද අතර එම සැලසුමේ යෝජනා වූ පරිදි දෙපාර්තමේන්තු නාම පුවරු, දැන්වීම් පුවරු භාෂාත්‍රයෙන් සකස් කර ප්‍රදර්ශනයට සලස්වා ඇත. එසේම රාජ්‍ය භාෂා වත් ගෙන් ලිපිලේඛන කටයුතු කිරීම සම්බන්ධයෙන් නිලධාරීන්ගේ අවධානය යොමු කර ඇත.

භාෂා සැලසුම් සකස් කිරීමේ වැඩසටහනෙහි විවිධ අවස්ථා




4.4. ජාතික හා ජාත්‍යන්තර භාෂා හැකියාව ප්‍රවර්ධනය කිරීම

ජාතික හා ජාත්‍යන්තර භාෂා හැදෑරීමට කැමැත්තක් දක්වන පිරිස් සඳහා නවීන තාක්ෂණයෙන් යුත් භාෂා විද්‍යාගාරයක් තුළ සිංහල, දෙමළ, ඉංග්‍රීසි හා විදේශ භාෂා පාඨමාලා අර්ධ වාර්ෂිකව පැවැත්වීම සිදු කෙරේ .2015 වර්ෂය තුළ ශිෂ්‍යයින් 1500 ක් සඳහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි හා විදේශ භාෂා පාඨමාලා සාර්ථකව පවත්වන ලදී. එමෙන්ම E-Learning දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය භාවිතා කරමින් ද්වි භාෂා දැනුම වර්ධනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම (I වන මට්ටම සඳහා) හා භාෂා ප්‍රවීණතාව ඇගයීමට පරිගණකය පාදක කර ගත් විභාග ක්‍රමයක් ස්ථාපිත කිරීම (විභාග දෙපාර්තමේන්තු සමඟ ඒකාබද්ධව) යන කාර්යයන් 2015 වර්ෂය තුළ ක්‍රියාත්මක නො කෙරුණ අතර නව භාෂා විද්‍යාගාරය ආරම්භ කල පසු සිදුකිරීමට නියමිත ය. එමෙන්ම 2015 වර්ෂය තුළ 2014 දෙවන අර්ධ වාර්ෂිකයට අදාළ සහතික පත් ප්‍රදානෝත්සවය 2015.10.26 දින ගරු අමාත්‍ය ඒ.මනෝ ගනේසන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය. මෙහි දී සිසුන් 582ක් සඳහා සහතික පත් ප්‍රදානය කරන ලදී.

ක්‍රියාකාරී සැලැස්මට අනුව කාර්යසාධනය

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව



අනු අංකය	විස්තරය	ඇස්තමේන්තු ගත වියදම (රු.)	සත්‍ය වියදම (රු.)	ප්‍රතිශතය %
01	භාෂා ප්‍රවීණතාවය ලබාගැනීමට උපකාරී වන ග්‍රන්ථ හා අභ්‍යාස පොත් මුද්‍රණය සහ භාෂා ප්‍රවීණතා විභාග පැවැත්වීම.	44,403,375.00	43,853,335.48	98.76
02	රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තන සේවාවන් සැපයීම් සහ පාරිභාෂිත පදමාලා සම්පාදනය.	650,000.00	619,504.56	95.31
03	භාෂා භාවිතය හා තාක්ෂණය පිළිබඳ සම්මන්ත්‍රණ හා පර්යේෂණ පැවැත්වීම	2,000,000.00	31,300.00	1.57
04	ජාතික හා ජාත්‍යන්තර භාෂා හැකියාව ප්‍රවර්ධනය කිරීම	6,700,000.00	6,661,939.18	99.43
05	ආයතනික පරිසරය නවීකරණය	900,000.00	899,176.85	99.91
06	රාජ්‍ය නිලධාරීන්ගේ භාෂා ප්‍රවීණතාව පිළිබඳ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම	15,000,000.00	9,000,000.00	60
07	ක්‍රම විධි හා ක්‍රියා පටිපාටි සංවර්ධනය හා විශ්ලේෂණය	36,500,000.00	34,298,450.03	93.97
08	මානව සම්පත් සංවර්ධනය	1,000,000.00	802,150.00	80.22
	එකතුව	107,153,375.00	96,165,856.10	89.75

05. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ එහි ප්‍රගතිය

05. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව

හැඳින්වීම

1991 අංක 18 දරණ රාජ්‍ය භාෂා කොමිෂන් සභා පණත මගින් මෙම කොමිෂන් සභාව ස්ථාපිත කර ඇත. කොමිෂන් සභාව අති ගරු ජනාධිපතිතුමා විසින් පත් කරනු ලබන සාමාජිකයන් 06 දෙනෙකුගෙන් සමන්විත වේ. සභාපතිවරයා වශයෙන් මෙයින් එක් සාමාජිකයෙකු ජනාධිපති වරයා විසින් නම් කරනු ලබයි. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වරයා නිල බලයෙන් කොමිෂන් සභාවේ ලේකම්වරයා වේ. 2014 අගෝස්තු මස 05 දින සිට ක්‍රියාත්මක වන පරිදි කොමිෂන් සභාව සඳහා නව සභාපති ඇතුළු සාමාජික මණ්ඩලය පත් කර ඇත.

දැක්ම

මහජනයා වෙත සේවා සපයන සියළු ආයතන වල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා බලාත්මක වූ ආයතනය වීම.

මෙහෙවර

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විමර්ශනය , අධීක්ෂණය, අධ්‍යයනය හා උපදේශණය තුළින් මහජනතාවගේ ද්වි භාෂා අවශ්‍යතා සැපයීම.

අරමුණු :

- රාජ්‍ය භාෂා භාවිතය පිළිබඳ ප්‍රතිපත්තිය මූලධර්ම නිර්දේශ කිරීම සහ ආණ්ඩුක්‍රම
- ව්‍යවස්ථාවේ iv වන පරිච්ඡේදයේ අන්තර්ගත විධිවිධාන අනුව ක්‍රියා කිරීම පිළිබඳව විමසිලිමත්වීම හා අධීක්ෂණය කිරීම ;
- මෙහි මිනීමතු “අදාළ භාෂාව” යනුවෙන් සඳහන් කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන ව්‍යවස්ථාවෙහි සඳහන් භාෂා භාවිතය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ iv වන පරිච්ඡේදයේ භාචාර්ථයට හා වේතනාවට අනුකූලව සිදුවන බවට වගබලා ගැනීම සඳහා අවශ්‍ය විය හැකි සියලු ක්‍රියාවන් කිරීම සහ පියවර ගැනීම ;
- රාජ්‍ය භාෂා ඇගයීම දිරිගැන්වීම සහ ඒවායේ තරාතිරම, සමානත්වය සහ භාවිත කිරීමේ අයිතිවාසිකම පිළිගැනීම, පවත්වාගෙන යාම සහ ඉදිරියට ගෙන යාම ;
- සිය මෙහෙයවීමෙන් සහ ලැබෙන යම් පැමිණිලි වලට ප්‍රතිචාර වශයෙන් යන දෙයාකාරයෙන්ම විමර්ශන පැවැත්වීම හා මේ පනතේ විධිවිධාන වලින් සලසා ඇති පරිදි ප්‍රතිකර්ම යෙදීම.

කාර්ය භාරය

- අදාළ භාෂාවලින් යම් භාෂාවක තරාතිරම හෝ භාවිතය කෙරෙහි බලපාන්නා වූ හෝ බලපෑ හැකි යම් නියෝග , විධාන හෝ පරිපාලන පරිච්ඡේදය සම්බන්ධයෙන් සමාලෝචන මූලාරම්භ කිරීම.
- අදාළ භාෂාවල තරාතිරම හෝ භාවිතය සම්බන්ධයෙන් අවශ්‍ය යැයි කොමිෂන් සභාව විසින් සලකනු ලැබිය හැකි අධ්‍යයන හෝ ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කිරීම හෝ යොදා ගැනීම.

- අදාළ භාෂාවල තරාතිරම හෝ භාවිතය සම්බන්ධයෙන් යෝග්‍ය යැයි කොමිෂන් සභාව විසින් සලකනු ලැබිය හැකි ප්‍රකාශනවලට හෝ වෙනත් ජනමාධ්‍ය නිරූපණ වලට අනුග්‍රහය දීම හෝ ඒවා ආරම්භ කිරීම ඇතුළු පොදු අධ්‍යාපනික ක්‍රියාකාරකම්වල නිරතවීම.
- යම් වංචල හෝ නිශ්චල දේපළ මිලදී ගැනීමෙන් හෝ අන්‍යාකාරයෙන් අත්කර ගැනීම සහ දැරීම, බද්දට හෝ කුලියට ගැනීම හෝ දීම, උකස් කිරීම, මඩපනය කිරීම, විකිණීම හෝ අන්‍යාකාරයකින් බැහැර කිරීම
- කොමිෂන් සභාවේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය හෝ අනුෂංගික නැතහොත් කොමිෂන් සභාවේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය හෝ අනුෂංගික වෙනත් සියලු දේ කිරීම.

2015 වර්ෂයේ දී රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්

5.1 රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම සහ නෛතික පසුබිම පිළිබඳ ව දැනුවත් කිරීම මෙම වැඩසටහන්වල අරමුණයි. මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී කොමිෂන් සභාව ක්‍රමවේදයන් දෙකක් අනුගමනය කරයි. එනම් පොදු දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සහ හඳුනා ගත් ක්ෂේත්‍ර යන්ට අදාළ රාජ්‍ය නිලධාරීන් කණ්ඩායම් දැනුවත් කිරීමයි.

01. බස්නාහිර පළාතේ විශ්ව විද්‍යාල පීඨාධිපති වරුන් සහ ලේඛකාධිකාරී වරුන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන

පෙර වර්ෂ වලදී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමට අදාළ ව කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි විශ්ලේෂණය කර ජාතික විශ්ව විද්‍යාල විශේෂිත ක්ෂේත්‍රයන් ලෙස සලකා මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

ඒ අනුව මෙම වැඩමුළුව 2015.10.08 වන දින රාජගිරිය, “බැංකු විදු පියස” මහ බැංකු ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. වැඩසටහන සඳහා බස්නාහිර පළාතේ සියලු ම රාජ්‍ය විශ්ව විද්‍යාල සහ අනුබද්ධිත ආයතන සහභාගි විය.

සාකච්ඡා කරන ලද විශේෂ කරුණු

- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සහ එහි නෛතික පසුබිම
- විශ්ව විද්‍යාල තුළ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ 04/2014 චක්‍රලේඛය විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුවෙකුට තමන් මූලික අධ්‍යාපනය ලත් භාෂාවෙන් ම උසස් අධ්‍යාපනය ලැබීමට අයිතියක් ඇති බව
- රාජ්‍ය භාෂා වන්ට නියමිත තැන විශ්ව විද්‍යාල පරිපාලනයේ දී ලබා දිය යුතු බව



02. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ පෞද්ගලික රෝහල් ප්‍රධානීන් දැනුවත් කිරීම.

වර්තමානයේ දී පෞද්ගලික අංශය විශාල වශයෙන් මහජනතාව සඳහා විවිධ වූ සේවා වන් සපයනු ලබයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ අතරින් විශේෂිතය. බොහෝමයක් පෞද්ගලික රෝහල් ඉංග්‍රීසි භාෂාවට මූලිකත්වය දී සේවය සැලසීම හේතුවෙන් මහජනතාව අසීරුතාවයට පත් වූ අවස්ථා කොමිෂන් සභාව නිරීක්ෂණය කර ඇත. මේ නිසා කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් 2015.08.28 වන දින රාජගිරිය “බැංකු විදුපියස” ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා පෞද්ගලික රෝහල් 27 ක පමණ නිලධාරීන් සහභාගි විය. එමෙන්ම පෞද්ගලික රෝහල් නියාමන ආයතනය වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික වෛද්‍ය සේවා සංවර්ධන අංශයේ නිලධාරීන් සහ පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය නියෝජනය කරමින් එහි සභාපති ද සහභාගි විය.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මූලික දැනුවත් කිරීමක් සිදු කළ අතර ඉන් පසුව ප්‍රශ්න සහ සාකච්ඡා වාරය පැවැත්විණි. මෙහි දී සාකච්ඡාවට භාජනය වූ කරුණු පහත පරිදි වේ.

- ද්වි භාෂා හැකියාව නොමැති වෛද්‍යවරුන්ගේ සහය සඳහා භාෂා පරිවර්තකයෙකුගේ සේවය ලබාගැනීම
- නිවේදන කටයුතු භාෂාත්‍රයෙන් සිදු නොකිරීම
- නාම පුවරු, දැන්වීම් පුවරු සහ තොරතුරු පුවරු භාෂාත්‍රයෙන් ප්‍රදර්ශනය නොකිරීම
- ත්‍රෛභාෂාවෙන් කටයුතු කළ හැකි නිලධාරී හිඟය
- සමහර පාරිභාෂික වචන පරිවර්තනය කර භාවිතා කිරීමේ අපහසුතාවය

වැඩසටහනේ ප්‍රතිඵල (Out comes)

වැඩසටහනෙන් අනතුරුව කොමිෂන් සභාව මගින් පහත සඳහන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කෙරිණි.

- සහභාගී වූ පෞද්ගලික රෝහල්වල, මහජනයා සඳහා ප්‍රදර්ශනය කර ඇති සියලු පුවරු නිශ්චිත කාලසීමාවක් තුළ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුකූලව පිළියෙල කිරීම සඳහා සහ නිවේදන ත්‍රෛභාෂාවෙන් සිදුකිරීම සඳහා පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන කොමිෂන් සභාව හරහා නිර්දේශ නිකුත් කර වීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම හා අධීක්ෂණය.
- ඉහත නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික වෛද්‍ය සේවා සංවර්ධන අංශයේ ද සහයෝගය ලබා ගැනීම.



03.කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

ජාතික සංවාද පිළිබඳ ගරු අමාත්‍ය තුමාගේ උපදෙස් අනුව ද්වි භාෂා පරිපාලන කොට්ඨාසවල පිහිටි රාජ්‍ය ආයතනවල ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් වශයෙන් කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් සහ ඊට අනුයුක්ත ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2015.11.30 දින කොළඹ මහ නගර සභාවේ පුහුණු කිරීමේ දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

ඒ සඳහා ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා ගරු අමාත්‍ය මනෝ ගනේසන් මැතිතුමා , අමාත්‍යාංශ ලේකම්තුමිය, රාජ්‍ය භාෂා කොමසාරිස්තුමා සහ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය නියෝජනය කරමින් නිලධාරියෙක් ද සහභාගී වූහ. එහි දී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සහභාගී වූ පිරිස දැනුවත් කිරීමෙන් අනතුරුව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී නිලධාරීන් මුහුණපාන ගැටලු සහ ඒ සඳහා යෙදිය හැකි පිළියම් ද සාකච්ඡා කෙරිණි.

5.2 භාෂා විගණන

01.2014 දක්වා විගණනයට ලක් කරන ලද ආයතනවල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසු විපරම් කිරීම

2014 වර්ෂය දක්වා විගණනයට ලක් කරන ලද ආයතන සඳහා කොමිෂන් සභාව නිර්දේශ නිකුත් කර ඇත. මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතන ප්‍රධානීන් කොමිෂන් සභාව වෙත වාර්තා කිරීම සිදු කරයි. නිර්දේශ ක්‍රියාත්මක කිරීම, පරීක්ෂා කිරීම පසු විපරම් භාෂා විගණනවල අරමුණ වේ.

2015 වර්ෂයේ සිදු කරන ලද පසු විපරම් භාෂා විගණන පහත දැක්වේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල

- | | |
|----------------|----------------|
| 1. දෙල්තොට | 10. දොළඹ |
| 2. අකුරුණ | 11. ගඟඉහළකෝරළේ |
| 3. උඩපළාත | 12. මීගමුව |
| 4. අඹන්ගඟකෝරළේ | 13. යාපනය |
| 5. උකුවෙල | 14. මාතලේ |
| 6. හඟුරන්කෙත | 15. බදුල්ල |
| 7. කොත්මලේ | 16. පස්සර |
| 8. අඹගමුව | 17. හාලිඇල |
| 9. උඩුනුවර | 18. ඇල්ල |





පොලිස් ස්ථාන

1. කොත්මලේ

2. මීගමුව




02. ද්වි භාෂා පරිපාලන කොට්ඨාස තුළ විගණනයට ලක් නොකරන ලද රාජ්‍ය ආයතන විගණනය ප්‍රාදේශීය ලේකම් කාර්යාල

1. හම්බන්තොට

3. තණමල්විල

2. කතරගම



පොලිස් ස්ථාන

1. මහනුවර
2. අලවතුගොඩ
3. උකුවෙල
4. රත්තොට
5. හඟුරන්කෙත
6. යාපනය
7. හම්බන්තොට
8. කතරගම
9. තණමල්විල
10. බදුල්ල
11. පස්සර



රෝහල්

1. මහනුවර මහරෝහල
2. පේරාදෙණිය ශික්ෂණ රෝහල
3. මාතලේ දිස්ත්‍රික් රෝහල
4. උකුවෙල ප්‍රා.වෛ.ස.ඒකකය
5. ඊකිල්ලගස්කඩ මූලික රෝහල
6. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය



ආයතන

1. සීගිරිය ලෝක උරුමය
2. කොළඹ විශ්ව විද්‍යාලය
3. යාපනය විශ්ව විද්‍යාලය
4. මන්නල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල



5.3. මුද්‍රිත මාධ්‍ය දැන්වීම්

ශ්‍රී ලාංකේය ජනතාව විසින් සමරනු ලබන වැදගත් උත්සවයන් සහ අවස්ථාවන් යෙදී ඇති දිනයන් අරමුණු කරගෙන මුද්‍රිත මාධ්‍යවල දැන්වීම් පල කිරීම කොමිෂන් සභාව සිදු කර ඇත. මෙම දැන්වීම් භාෂා අයිතිවාසිකම් හා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ ව දැනුවත් කිරීමේ වැදගත්කම සඳහන් කර සුබ පැතීමේ පණිවුඩ ඇතුළත් කර මුද්‍රිත මාධ්‍ය දැන්වීම් දෙකක් 2015 වර්ෂයේ දී පළ කර ඇත.

01. දීප ව්‍යාප්ත ව මහජනතාව දැනුවත් කිරීම

- මුද්‍රිත මාධ්‍ය දැන්වීම්

මුද්‍රිත මාධ්‍ය දැන්වීම් පළ කිරීමෙහි මූලික අරමුණු දෙකකි. ඉන් එක් අරමුණක් වන්නේ සිය භාෂා අයිතිවාසිකම් කෙරෙහි මහජනතාව දැනුවත් කිරීම මගින් ද්වි භාෂිත රාජ්‍ය සේවයක් කෙරෙහි මහජන ඉල්ලුමක් ඇති කිරීමයි.

ද්වි භාෂිත මහජන සේවයක් සැපයීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන්ට ඇති නෛතික බැඳීම පිළිබඳ දැනුවත් කිරීම මෙහි අනෙක් අරමුණ ලෙස දැක්විය හැකිය.

ශ්‍රී ලාංකිකයන් ගේ ප්‍රධාන ආගමික සංස්කෘතික හා ජාතික වැදගත්කමක් සහිත දිනයන් අරමුණු කර ගනිමින් මෙම දැන්වීම් ද්වි භාෂාවෙන් ම පළ කරනු ලබයි. එම දිනයන් සඳහා සුබ පැතුම් පණිවුඩයක් ද ජනතාවගේ භාෂා අයිතිවාසිකම් පිළිබඳව සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම සම්බන්ධයෙන් පණිවුඩ ද මෙම දැන්වීම් වල ඇතුළත් වේ. ඒ අනුව 2015 වර්ෂයෙහි පළ කරන ලද මෙවැනි දැන්වීම් පහත පරිදි වේ.

- දීපවාලි උත්සවය සඳහා සුබ පැතීම.
- පොසොන් පොහොය සඳහා සුබ පැතීම



5.4. පැමිණිලි විමර්ශනය

භාෂා අයිතින් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් ලැබෙන මහජන පැමිණිලි විමර්ශනය කිරීම කොමිෂන් සභාවේ මූලික කටයුත්තකි.

ඒ අනුව 2015 වර්ෂය තුළ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව වෙත පැමිණිලි 91 ක් ලැබී ඇති අතර පැමිණිලි 46 ක් විසඳා ඇත.

5.5. පාසල් මට්ටමින් භාෂා කව ඇති කිරීම ප්‍රවර්ධනය කිරීම සහ පාසල් වැඩසටහන් එම කව හරහා ක්‍රියාත්මක කිරීම.

2013 සහ 2014 වර්ෂවල කොමිෂන් සභාව සංවිධානය කරන ලද පාසල් විවාද තරගවල සහ කලීක තරගයේ අත්දැකීම් පදනම් කරගෙන පාසල් ළමුන් සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම කොමිෂන් සභාවේ අවධානයට ලක්විණි. මෙහි ඉදිරි පියවරක් වශයෙන් පාසල් තුළ භාෂා ප්‍රවර්ධන කව ඇති කිරීමට තීරණය කෙරිණි.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පාසල් ළමුන්ගේ දැනුම, ආකල්ප, අවබෝධය වර්ධනය කිරීම තුළින් ඉන්ද්‍රියානු පරිසරයක් ලංකාව තුළ ස්ථාපිත කිරීමේ දිගුකාලීන අරමුණ ඇතිව භාෂා කව පිහිටුවීම සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් පියවර ගන්නා ලදී.

මේ යටතේ දිවයිනේ සියලුම පාසල් තුළ භාෂා කව පිහිටුවීම රාජ්‍ය භාෂා කොමිෂන් සභාව අපේක්ෂා කරනු ලබයි. මෙහිදී පාසල තුළ ප්‍රධාන නාම පුවරුව ප්‍රදර්ශනයේ සිට පාසල තුළ සිදු කරනු ලබන සියලු ක්‍රියාකාරකම් ද්වි භාෂාවෙන් සිදු කිරීමට අවශ්‍ය කටයුතු භාෂා කව හරහා සිදු කිරීමට නියමිතය.


ද්වි භාෂාවෙන් හෘදයාංගමව බැඳුණු එකම ලාංකේය ජාතියක් බිහි කිරීමේ අරමුණ තුළට සිසු පරපුර යොමු කිරීම සඳහාත් පාසල් ළමුන් තුළ භාෂා භාවිතය සම්බන්ධයෙන් ආකල්ප හා උනන්දුව ඇතිකිරීම සඳහාත් පාසල තුළ ඇසෙන, දකින, කියවන සියලු දෙයම ඉන්ද්‍රියානුවන් සිදුකිරීම සඳහාත් අනාගත සමාජය ඉන්ද්‍රියානු සමාජයක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව වර්ධනය කිරීම සඳහාත් භාෂා කව පිහිටුවීමේ අරමුණ වේ.

භාෂා කවය තුළ විදුහල්පති ගුරුවරු සහ එක් ශ්‍රේණියකින් එක් ශිෂ්‍යයෙකු බැගින් ශිෂ්‍ය නියෝජිතයන්ගෙන් සමන්විත නිලධාරී මණ්ඩලයකින් සංයුක්ත වේ.

භාෂා කව හරහා ක්‍රියාත්මක කිරීමට හඳුනා ගෙන ඇති ක්‍රියාකාරකම් වන්නේ පාසලේ ප්‍රධාන නාම පුවරුවේ සිට අනෙකුත් සියලුම පුවරු ඉන්ද්‍රියානුවන් ම ප්‍රදර්ශනය කිරීම, පාසල තුළ සිදුවන සියලුම ක්‍රියාකාරකම් වලදී සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනම භාවිත කිරීම, ඉන්ද්‍රියානු තරග පවත්වා ජයග්‍රාහකයින්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීම, ඉන්ද්‍රියානු හෝඩිය පාසල තුළ ප්‍රදර්ශනය කිරීම හා දිනපතා, සතිපතා, මාසපතා, වචන හා වාක්‍ය නිර්මාණය කිරීම සහ ඒ සඳහා ලකුණු ලබාදී ජයග්‍රාහකයින් උනන්දු කිරීමේ වැඩසටහන් පැවැත්වීම, අනෙක් භාෂාවලින් අධ්‍යාපන කටයුතු කරන මිත්‍රත්ව පාසල් කලාගෝස් සංස්කෘතිය සහ සුභදත්වය හුවමාරු කරගැනීමේ වැඩසටහන් සංවිධානය කිරීම, ජාතික උත්සවවල දී ඉන්ද්‍රියානුවන් යොදා ගනිමින් කටයුතු කිරීම, අවට ජනතාවගේ භාෂා අවශ්‍යතාවල දී ඒවාට සහය ලබාදීම ඇතුළත් තවත් ක්‍රියාකාරකම් රැසකි.

භාෂා කව පිහිටුවීම සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යාංශය සමග සම්බන්ධ වී අදාළ කාර්යයන් නියාමනය කරනු ලබයි. මේ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වකුලේඛයක් පාසල් වෙත නිකුත් කර ඇත. එම වකුලේඛය අනුව මේ වන විටත් ඇතැම් පාසල් තම වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇත.

ක්‍රියාකාරී සැලැස්මට අනුව කාර්යසාධනය
 රාජ්‍ය භාෂා කොමිෂන් සභාවෙහි මූල්‍ය ප්‍රගතිය



අනු අංකය	විස්තරය	ඇස්තමේන්තු ගත මුදල (රු.)	සත්‍ය වියදම (රු.)	ප්‍රතිශතය %
01	විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනය දැනුවත් කිරීම.	350,000.00	205,000.00	58.57
02	රෝහල් කාර්ය මණ්ඩල දැනුවත් කිරීම.	175,000.00	177,500.00	101.43
03	2014 දක්වා විගණනයට ලක් කරන ලද ආයතන වල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අහඹු සාම්පල පසු විපරම් කිරීම.	600,000.00	305,000.00	50.83
04	ද්වි භාෂා පරිපාලන කොට්ඨාශ තුළ විගණනයට ලක් නොකරන ලද රාජ්‍ය ආයතන විගණනය			
05	රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම.	500,000.00	-	-
06	පාසැල් මට්ටමින් භාෂා කව ඇති කිරීම සහ වැඩසටහන් එම කව හරහා ක්‍රියාත්මක කිරීම.	600,000.00	-	-
07	දීප ව්‍යාප්තව මහජනතාව දැනුවත් කිරීම (මුද්‍රිත මාධ්‍ය දැන්වීම්)	1,000,000.00	188,000.00	18.8
08	සමාජ ඒකාබද්ධතා සතිය	400,000.00	-	-
09	රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම	300,000.00	70,000.00	23.33
	එකතුව	3,925,000.00	945,900.00	24.10

06. ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය සහ එහි ප්‍රගතිය

06. ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය

හැඳින්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ත්‍රේ භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශය යටතේ ව්‍යවස්ථාපිත ආයතනයක් වශයෙන් 2007 අංක 26 දරන ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතන පනත අනුව මෙම ආයතනය පිහිටුවා ඇත.

2007 නොවැම්බර් මස 01 දින සිට මෙම ආයතනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අනුබද්ධ ව එම අමාත්‍යාංශය පිහිටි කොළඹ 03 ගාලු පාරේ අංක 310 යන ස්ථානයේ පවත්වා ගෙන යන ලදී. 2010 අප්‍රේල් මස 25 වැනි දින සිට අමාත්‍යාංශය ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය වශයෙන් නාම ගත කරන ලද අතර මෙම ආයතනය එම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විය. 2015-01-18 දින සිට මෙම ආයතනය රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විය. 2015-09-21 දින සිට ජාතික සංවාද අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ මෙම ආයතනය 2015-12-18 දින සිට ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.

වර්තමානයේ දී මෙම ආයතනය අංක 40, බුත්ගමුව පාර, රාජගිරිය යන ස්ථානයේ පවත්වා ගෙන යනු ලබයි. මේ වන විට ආයතනය තම කාර්ය භාරය වඩාත් පුළුල් කරමින් පුහුණු පාඨමාලා රාශියක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරමින් සිටී. ඒවා අතරින් පහත සඳහන් පුහුණු පාඨමාලා ප්‍රධාන වේ.

- රාජ්‍ය නිලධාරීන් සඳහා අර්ධ කාලීන දෙවන භාෂා පුහුණු පාඨමාලා (I මට්ටම, II මට්ටම III මට්ටම IV මට්ටම)
- රාජ්‍ය නිලධාරීන් සඳහා දින 12 නේවාසික නොවන කෙටි කාලීන පුහුණු පාඨමාලා
- ගුරු පුහුණු වැඩසටහන්
- සම්පත්දායකයන් සඳහා පසු විපරම් හා නියාමන වැඩසටහන්
- පරිවර්තන අධ්‍යයනයන් පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (අර්ධ කාලීන/ පූර්ණ කාලීන)
- මූලික භාෂා පරිවර්තන පාඨමාලා (දින 10 නේවාසික)
- භාෂා සංගම් ජාතික ව්‍යාපාරය යටතේ කථන සිංහල/දෙමළ භාෂා පුහුණු පාඨමාලා
- අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද රාජ්‍ය නිලධාරීන් සඳහා සීමාවාසික කාලය තුළ පවත්වනු ලබන කෙටි කාලීන නේවාසික දෙවන භාෂා පුහුණු පාඨමාලා (වෛද්‍යවරුන්, පරිපාලන සේවයේ නිලධාරීන් හා අනෙකුත් වෘත්තීයයන් සඳහා)

ආයතනය මගින් සංවිධානය කරනු ලබන නේවාසික පාඨමාලා රාශියක් ගලේවත්ත අගලවත්ත පිහිටි පුහුණු මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කරනු ලැබේ. රමණිය භූමි භාගයක පිහිටි මෙම පුහුණු ආයතනය පුහුණු වන්නන් 250කට පමණ එකවර සහභාගි විය හැකි දේශන ශාලාවකින්ද කණ්ඩායම් සාකච්ඡා සඳහා අවශ්‍ය ශාලා පහසුකම් වලින්ද 60 දෙනෙකුට පමණ නවාතැන් පහසුකම් සැපයිය හැකි නේවාසිකාගාරයකින් හා පුස්තකාලයකින් සමන්විත වේ.

ඉහතින් සඳහන් කරන ලද පාඨමාලා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රවීණ සම්පත්දායක මණ්ඩලයක දායකත්වය ලබා ගන්නා අතර ආයතනයේ කාර්ය මණ්ඩලයද ඒ සඳහා ඉමහත් කැපවීමකින් ක්‍රියා කරනු ලබයි.

දැක්ම

ජාතික භාෂා පුහුණුව තුලින් ශ්‍රී ලාංකේය ජනතාව අතර සාමය සහ සහජීවනය වර්ධනය කිරීම .

මෙහෙවර

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස භාෂා අධ්‍යාපන සහ පුහුණුව සඳහා ත්‍රෛභාෂා දැනුම් සම්පාදන කේන්ද්‍රස්ථානය ලෙසින් කටයුතු කිරීම.

අරමුණු

- සිංහල/දෙමළ සහ ඉංග්‍රීසි භාෂා පිළිබඳ දැනුම් ලබා ගැනීමට කැමැත්තෙන් සිටින්නන් යම් තැනැත්තෙකුද එවැනි තැනැත්තන්ට සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමට දක්ෂ ගුරුවරුන් බිහි කිරීම.
- ලිඛිත නීතියකින් පිහිටුවන ලද ජාතික භාෂා පරිවර්තක සේවයෙන් සහ ජාතික භාෂණ පරිවර්තක සේවයෙන් පත් කළ යුතු සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවල නිපුණතාවයන් ඇති පරිවර්තකයන් සහ භාෂණ පරිවර්තකයන් බිහි කිරීම.
- සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් භාෂා ගුරුවරුන් , භාෂා පරිවර්තකයන් සහ භාෂණ පරිවර්තකයන් පුහුණු කිරීමට සුදුසුකම් ලත් ගුරුවරුන් බිහි කිරීම.
- මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා ත්‍රෛභාෂා හැකියාවැති රාජ්‍ය සේවකයන් බිහි කිරීම.

ආයතනයේ කාර්ය භාරය

- සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා දැනුම ලබා ගැනීමට අපේක්ෂා කරන තැනැත්තන් හට සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමට දක්ෂ තැනැත්තන් බිහි කිරීම සඳහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා පිළිබඳ දීර්ඝ පුහුණුවක් ලබා දීම.
- ආයතනයේ ක්‍රියාකාරීත්වය කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා පර්යේෂණ සහ අධ්‍යයනවල ප්‍රතිඵල භාවිත කිරීමේ අරමුණු ඇතිව භාෂා පුහුණු කිරීමට අදාලව පවතින ගැටළු පිළිබඳ පර්යේෂණ සහ අධ්‍යයන පැවැත්වීම.
- සුදුසු තැනැත්තන් හට භාෂා පුහුණුව සහ අධ්‍යාපනය ලබා දීම සහ ඒ පුහුණු වීම් සහ අධ්‍යාපනය සම්පූර්ණ සාර්ථක අපේක්ෂකයන්ට සහතිකපත් සහ ඩිප්ලෝමා ප්‍රදානය කිරීම.
- භාෂා ඉගැන්වීම කරගෙන යාමට පුහුණු පුද්ගලයන්ගෙන් සමන්විත මණ්ඩලයක් පිහිටුවීම.
- භාෂාවන්ට අදාල කාරණා පිළිබඳ තොරතුරු තැන්පත් කර තබන ස්ථානයක් පිහිටුවීම.
- භාෂා පරිවර්තකයන්, භාෂණ පරිවර්තකයන් සහ ලඝු ලේඛකයන් යනාදී වශයෙන් විශේෂ කාරණා ඩිවලට අයත් තැනැත්තන් සඳහා සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා වලින් විශේෂිත භාෂා පුහුණු පාඨමාලාවක් පැවැත්වීම.
- අවශ්‍යයැයි පෙනී යන අවස්ථාවලදී සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවල තත්ත්වය වැඩි දියුණු කිරීම සහ ඒවාට කළ යුතු වෙනස්කම් පිළිබඳ අදාල අධිකාරියට නිර්දේශ ඉදිරිපත් කිරීම, සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා විදේශීය භාෂා පිළිබඳ භාෂාමය පර්යේෂණ කටයුතු කර ගෙන යාම , ඒවාට සහය දැක්වීම සහ ප්‍රවර්ධනය කිරීම ආයතනයෙහි ඉහතින් සඳහන් කරන ලද පරමාර්ථයන් ඉටු කර ගැනීම සඳහා අදාළ සියලු තීරණයන් කළමනාකරණ මණ්ඩලය විසින් ගනු ලබන අතර ආයතනයේ අධ්‍යයන කටයුතුවලට අධ්‍යයන මණ්ඩලය විවිධ අයුරින් සහාය දක්වයි.

ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය මගින් 2015 වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද විවිධ පුහුණු පාඨමාලා

6.1. රාජ්‍ය නිලධාරීන් සඳහා අර්ධ කාලීන භාෂා පුහුණු පාඨමාලා

ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය විසින් රාජ්‍ය නිලධාරීන් ද්වි භාෂාවෙන් බල ගැන්වීම පිණිස අර්ධ කාලීන භාෂා පුහුණු පාඨමාලා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන් සේවා ස්ථාන මට්ටමින් සංවිධානය කරනු ලබන අතර රජයේ දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පොලිස් ස්ථාන ආදී රජයේ ආයතනවල සතියකට පැය 4 ක් හෝ 6 ක් ආවරණය වන පරිදි නිලධාරීන්ගේ රාජකාරියට බාධා නොවන අයුරින් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම සිංහල හා දෙමළ අර්ධ කාලීන භාෂා පුහුණු පාඨමාලා I II III සහ IV යනුවෙන් මට්ටම් හතරකට බෙදා වෙන් කර ඇති අතර I මට්ටම මගින් පැය 250 ක්ද II මට්ටම මගින් පැය 200ක්ද III මට්ටම මගින් පැය 150ක්ද IV මට්ටම මගින් පැය 100ක්ද ආවරණය කරනු ලබයි. රාජ්‍ය නිලධාරීන්ට දෙවන භාෂා ප්‍රවීණතාවය ලබා දීම මගින් රාජ්‍ය සේවාවේ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමත් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීමත් මෙම පාඨමාලාව ක්‍රියාත්මක කිරීමේ අරමුණයි.

ඒ අනුව, 2015 වර්ෂයේදී I මට්ටම පංති 05ක්ද II මට්ටම සඳහා පංති 60ක්ද III මට්ටම සඳහා පංති 174ක්ද IV මට්ටම සඳහා පංති 26ක්ද පැවැත්වීමට සැලසුම් කරන ලද අතර ඒ සඳහා රු. 20,083,200.00 මුදලක් ඇස්තමේන්තු ගත කර ඇත. ඒ අනුව, 2015 වර්ෂයේදී රාජ්‍ය නිලධාරීන් සඳහා පවත්වන ලද අර්ධ කාලීන පුහුණු පාඨමාලාවල විස්තර පහත පරිදි වේ.

2015 වර්ෂය තුළ අනුමැතිය දුන් පන්ති

මට්ටම	සිංහල මාධ්‍යය පන්ති	සහභාගි වන්නන් සංඛ්‍යාව	මට්ටම	දෙමළ මාධ්‍යය පන්ති	සහභාගි වන්නන් සංඛ්‍යාව
I මට්ටම	-	-	I මට්ටම	3	76
II මට්ටම	-	-	II මට්ටම	28	1159
III මට්ටම	2	53	III මට්ටම	155	4221
එකතුව	2	53		186	5456

ඒ අනුව, 2015 වර්ෂය තුළ පන්ති 186 තුළින් රාජ්‍ය නිලධාරීන් 5456කට පමණ භාෂා පුහුණුව ලබා දීමට ආයතනය විසින් කටයුතු සංවිධානය කර ඇත.

මට්ටම	සිංහල මාධ්‍යය පන්ති	සහභාගි වන්නන් සංඛ්‍යාව	මට්ටම	දෙමළ මාධ්‍යය පන්ති	සහභාගි වන්නන් සංඛ්‍යාව
I මට්ටම	1	47	I මට්ටම	1	35
II මට්ටම	12	370	II මට්ටම	47	1770
III මට්ටම	25	1019	III මට්ටම	121	6156
එකතුව	38	1436		169	7961

6.2. රාජ්‍ය නිලධාරීන් සඳහා දින 12 නේවාසික නොවන දෙමළ භාෂා පුහුණු පාඨමාලා

ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය විසින් අර්ධ කාලීන භාෂා පුහුණු පාඨමාලාවලට සම්බන්ධ වීමට අපහසු රාජ්‍ය නිලධාරීන් සඳහා දින 12 නේවාසික නොවන කෙටි කාලීන භාෂා පුහුණු පාඨමාලා සංවිධානය කරනු ලබයි. සංස්කෘතික හා සමාජ ඒකාබද්ධතාව උදෙසා මානව දයාවෙන් හා සහජීවනයෙන් පිරිපුන් රාජ්‍ය නිලධාරීන් නිර්මාණය කිරීමට ආයතනය ගන්නා අග්‍රගණ්‍ය උත්සාහයක් ලෙස මෙම දින 12 කෙටි කාලීන භාෂා පුහුණු පාඨමාලා හැඳින්විය හැකිය. මෙම පාඨමාලාවලට සම්බන්ධ වන නිලධාරීන් දින 12 අඛණ්ඩව සහභාගි විය යුතු අතර පාඨමාලාව අවසානයේ විධිමත් ලිඛිත හා වාචික පරීක්ෂණයකින් අනතුරුව සහතික පත්‍ර ප්‍රදානය කරනු ලැබේ.

ඒ අනුව, 2015 වර්ෂය තුළ දින 12 නේවාසික නොවන පාඨමාලා 33 ක් පැවැත්වීමට සැලසුම් කරන ලද අතර ඒ සඳහා වෙන් කරන ලද මුදල රු 5,470,200.00 කි. 2015 වර්ෂය තුළ පවත්වන ලද දින 12 නේවාසික නොවන පාඨමාලා පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

අනු අංකය	මාධ්‍යය	ස්ථානය	කාල වකවානුව	පාඨමාලා ලාභීන් සංඛ්‍යාව	සත්‍ය වියදම (රු)
01	සිංහල	සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය, කෝපායි	ජූනි 10-21	90	111,805.61
02	සිංහල	වවුනියාව විශ්ව විද්‍යාලය	ජූනි 11-22	51	94192.42
03	සිංහල	කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානය	ජූනි 11-22	86	100,047.64
04	දෙමළ	සබරගමුව පළාත් මධ්‍යස්ථානය	ජූනි 16-27	42	65,742.26
05	දෙමළ	සිරි හද විද්‍යාලය, රාජගිරිය	ජූලි 16-27	118	168,274.51
06	දෙමළ	කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය	ජූලි 21- අගෝ 01	57	83,891.68

07	දෙමළ	ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තංගල්ල	සැප් 11- 22	112	176,600.00
08	දෙමළ	සබරගමුව පළාත් මධ්‍යස්ථානය	ඔක් 15-26	60	138,590.00
09	දෙමළ	සිරි හද විද්‍යාලය, රාජගිරිය	ඔක් 21- නොවැ 01	94	112,430.10
10	සිංහල	මඩකලපුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය	ඔක් 23 නොවැ 03	62	86,420.10
11	දෙමළ	නොවිටියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය	ඔක් 23 නොවැ 03	60	123,220.00
12	දෙමළ	බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය	නොවැ 08-19	62	108,120.10
13	දෙමළ	ප්‍රදේශීය ලේකම් කාර්යාලය, ගල්ගමුව	නොවැ 08-19	53	93,920.10
14	දෙමළ	සබරගමුව පළාත් මධ්‍යස්ථානය	නොවැ 9-20	32	90,359.31
15	දෙමළ	තිහගොඩ ප්‍රා.ලේ කාර්යාලය	නොවැ 09- 20	78	100,320.10
16	දෙමළ	ගැමුණු හේවා බලකා පාසල, දියතලාව	නොවැ 11 - 21	60	120,000.00
17	දෙමළ	කළුතර දි.ලේ කාර්යාලය	නොවැ 14-25	168	128,730.10
18	දෙමළ	උහන ප්‍රා.ලේ කාර්යාලය	නොවැ 16-27	60	112,020.10
19	දෙමළ	අම්බලන්තොට ප්‍රා.ලේ කාර්යාලය	නොවැ 16-27	60	74,820.10
20	දෙමළ	මොනරාගල දි.ලේ කාර්යාලය	නොවැ 16-27	84	100,900.00
21	සිංහල	ත්‍රිකුණාමලය දි.ලේ කාර්යාලය	නොවැ 18-29	52	82,020.10
22	දෙමළ	දෙවිනුවර ප්‍රා.ලේ කාර්යාලය	නොවැ 21- දෙසැ 02	83	119,400.00
23	දෙමළ	ඕකේවෙල ප්‍රා.ලේ කාර්යාලය	නොවැ 23- දෙසැ 04	81	85,020.10
24	දෙමළ	හම්බන්තොට ප්‍රා.ලේ කාර්යාලය	නොවැ 25 - දෙසැ 06	81	120,160.00
25	දෙමළ	ප්‍රා.ලේ කාර්යාලය, යටිනුවර	නොවැ 26 දෙසැ 07	67	113,900.00
26	දෙමළ	බඩල්කුඹුර ප්‍රා.ලේ කාර්යාලය	දෙසැ 01- 11	84	112,520.00
27	දෙමළ	රාජාගනය ප්‍රා.ලේ කාර්යාලය	දෙසැ 06-17	50	43,200.00
28	දෙමළ	මීරිගම ප්‍රා.ලේ කාර්යාලය	දෙසැ 07 - 17	60	93,920.10
29	දෙමළ	තණමල්විල ප්‍රා.ලේ කාර්යාලය	දෙසැ 08- 19	104	87,820.10
30	දෙමළ	තිස්සමහාරාම ප්‍රා.ලේ කාර්යාලය	දෙසැ 08-19	48	66,200.00
31	දෙමළ	සීතාවක ප්‍රා.ලේ කාර්යාලය	නොවැ 26 දෙසැ 11	78	90,020.10
32	දෙමළ	දහම් මැදුර අම්පාර	දෙසැ 02-13	103	109,200.00

ඒ අනුව 2015 වර්ෂය තුළ රාජ්‍ය නිලධාරීන් 2380 දෙනෙකු දින 12 නේවාසික නොවන සිංහල/ දෙමළ භාෂා පුහුණු වැඩසටහන් 32 ක් තුළින් පුහුණුව ලබා ඇති අතර ඒ සඳහා රු.3,313,785.00 මුදලක් වැය වී ඇත.



6.3.ගුරු පුහුණු වැඩසටහන්

ආයතනය මගින් දීප ව්‍යාප්තව සංවිධානය කරනු ලබන භාෂා පුහුණු පාඨමාලාවල ඉගැන්වීමට සුදුසුකම් ලබන්නේ දින 05 නේවාසික ගුරු පුහුණු වැඩසටහනට සහභාගී වී ඉන් සමත් වන ගුරුවරුන් පමණි. මෙම ගුරුවරුන් භාද්‍යාංගමව බැඳුණු ආවර්ජිත සහභාගීත්ව ඉගැනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය (Participatory Reflective Heart holding Teaching Learning Process) උපයෝගී කර ගනිමින් ඉගැන්වීම් කටයුතුවල නිරත වනු ලබන අතර ආයතනය විසින් ඔවුන් සඳහා පළාත් මට්ටමින් පසු විපරම් හා අධීක්ෂණ පුහුණු පාඨමාලා ද ක්‍රියාත්මක කරනු ලබයි. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් හට දෙවන භාෂාව ඉගැන්වීමත් භාෂා සංගම් ජාතික ව්‍යාපාරය හරහා සාමාන්‍ය ප්‍රජාවට භාෂා ප්‍රවීණතාවය ලබා දීමට හැකි ගුරු මණ්ඩලයක් බිහි කිරීම මෙවැනි වැඩසටහන් පැවැත්වීමෙහිලා අරමුණ වේ.

2015 වර්ෂය තුළ ආදායම් උපදවන වැඩසටහන් යටතේ ගුරු පුහුණු වැඩසටහන් 02 ක් ක්‍රියාත්මක කරන ලද අතර එමගින් ගුරුවරු 68 දෙනෙක් පුහුණු කර ඇත.

6.4.ගුරුවරුන් සඳහා පසු විපරම් හා අධීක්ෂණ වැඩසටහන්

2015 වර්ෂය තුළ ගුරුවරුන් සඳහා පසු විපරම් වැඩසටහන් 08ක් පැවැත්වීමට සැලසුම් කරන ලද අතර ඒ සඳහා 1,000,000.00 මුදලක් වෙන් කරන ලදී.

අනු අංකය	ස්ථානය	දිනය	සහභාගී වන්නන් සංඛ්‍යාව	වැය වූ මුදල (රු)
01	අගලවත්ත පුහුණු මධ්‍යස්ථානය	පෙබ 12, 13	92(කණ්ඩායම් ගණන 2)	201,599.11
02	අගලවත්ත පුහුණු මධ්‍යස්ථානය	මාර්තු 08,09	86(කණ්ඩායම් ගණන 2)	192,227.14
03	අගලවත්ත පුහුණු මධ්‍යස්ථානය	මාර්තු 18 - 20	52	137,648.00
04	අගලවත්ත පුහුණු මධ්‍යස්ථානය	ජූනි 29,30	76	103,579.13

05	අගලවත්ත පුහුණු මධ්‍යස්ථානය	සැප් 29,30	86(කණ්ඩායම් ගණන 2)	157,140.00
06	අගලවත්ත පුහුණු මධ්‍යස්ථානය	ඔක් 10,11	92(කණ්ඩායම් ගණන 2)	181,380.00

ඒ අනුව 2015 වර්ෂය තුළ ගුරුවරුන් සඳහා පසු විපරම් වැඩසටහන් 05 ක් පවත්වා ඇති අතර ගුරුවරුන් 432 ක් සහභාගී වී ඇති අතර ඒ සඳහා රු. 973,573.40 ක මුදලක් වැය වී ඇත.

6.5.විෂය මාලා සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම

2015 වර්ෂය අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක නිලධාරීන් සඳහා වන පැය 60 දෙමළ භාෂා වැඩසටහනේ II හා III අදියර යන්ට අදාළව විෂය නිර්දේශය පිළියෙල කිරීම ඇතුළුව 2015 වර්ෂය තුළ මෙවැනි වැඩසටහන් 05 ක් පමණ පවත්වා ඇති අතර ඒ සඳහා රු.342,835.55ක මුදලක් වැය කර ඇත.

අනු අංකය	ස්ථානය	කාල වකවානුව	වැය වූ මුදල (රු)
01	අගලවත්ත පුහුණු මධ්‍යස්ථානය	පෙබ. 06-08	11,703.75
02	අගලවත්ත පුහුණු මධ්‍යස්ථානය	අප්‍රේල් 03,04	64,631.80
03	අගලවත්ත පුහුණු මධ්‍යස්ථානය	ජූනි 01-05	116,500.00
04	අගලවත්ත පුහුණු මධ්‍යස්ථානය	අගෝ 22-23	75,000.00
05	කොළඹ කාර්යාලය	ඔක්තෝබර් මස මුල් සතියේ සිට	75,000.00

6.6.සාමාන්‍ය ප්‍රජාව සඳහා භාෂා පුහුණු වැඩසටහන්

පැය 150ක සිංහල දමිළ භාෂා පුහුණු පාඨමාලාව

ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය මගින් සාමාන්‍ය ප්‍රජාව සඳහා භාෂා පුහුණුව ලබා දීම 2012 වර්ෂයේදී ආරම්භ කරන ලදී. මෙම පාඨමාලා පැය 150 ක පාඨමාලාවක් (පැය 100 කටන, පැය 50 ලිඛිත) වන අතර දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලැබේ. සාමාන්‍ය ප්‍රජාව සඳහා සිංහල සහ දෙමළ භාෂා දැනුම ලබා දීම තුළින් සමාජ ඒකාබද්ධතාව ගොඩ නැගීම මෙම පාඨමාලාව පැවැත්වීමේ අරමුණයි. 2015 වර්ෂයේදී මෙවැනි පන්ති 296 ක් පැවැත්වීමට සැලසුම් කරන ලද අතර ඒ සඳහා රු. 15,900,000.00 ක මුදලක් වෙන් කරන ලදී. 2015 වර්ෂයේදී පවත්වන ලද භාෂා සංගම් පන්ති පිළිබඳ විස්තර පහත පරිදි වේ.



2015 වර්ෂය තුළ අනුමැතිය දුන් පත්ති

මාධ්‍යය	පත්ති ගණන	සහභාගි වන්නන් සංඛ්‍යාව
සිංහල	57	1710
දෙමළ	239	7170
එකතුව	296	8880

ඒ අනුව, 2015 වර්ෂය තුළ භාෂා පත්ති 296 ක් මගින් පාඨමාලා ලාභීන් 8880 ක් සඳහා භාෂා පුහුණුව ලබා දීමට අවශ්‍ය අනුමැතිය ලබා දීමට ආයතනය විසින් කටයුතු කර ඇත.

2015 වර්ෂය තුළ ආරම්භ කරන ලද පත්ති

මාධ්‍යය	පත්ති ගණන	සහභාගි වන්නන් ගණන
සිංහල	24	862
දෙමළ	120	4736
එකතුව	144	5598

ඒ අනුව 2015 වර්ෂය තුළ පත්ති 144 ක් ආරම්භ කර ඇති අතර එමගින් පාඨමාලා ලාභීන් 5598 දෙනෙකු භාෂා පුහුණුව ලබා දීමට කටයුතු කරන ලදී.

2015-12-31 දිනට සම්පූර්ණ කරන ලද පත්ති

මාධ්‍යය	පත්ති ගණන	සහභාගි වන්නන් ගණන
සිංහල	6	256
දෙමළ	23	898
එකතුව	29	1154

2015 වර්ෂය තුළ ආරම්භ කළ නිසි පරිදි සම්පූර්ණ නොකළ පත්ති

මාධ්‍යය	පත්ති ගණන	සහභාගි වන්නන් ගණන
සිංහල	01	30
දෙමළ	03	92
එකතුව	04	122

ඉහත වගුව අනුව 2015 වර්ෂය තුළ පත්ති 04 ක් පමණ අක්‍රිය වී ඇත. 2015 වර්ෂයේ දී භාෂා සංගම් පත්ති 296 ක් සඳහා ආයතනය විසින් දරන ලද මුළු වියදම රු.15,900,000.00 කි.

6.7.භාෂා සංගම් ජාතික ව්‍යාපාරය යටතේ අ.පො.ස.(උ/පෙ) නිම කළ සිසුන් සඳහා පවත්වන ලද දින 12 තේව්‍යාසික නොවන සිංහල/දෙමළ භාෂා පුහුණු පාඨමාලා

2015 වර්ෂයේදී ආයතනය විසින් අ.පො.ස. (උ/පෙ) නිම කළ සිසුන් සඳහා භාෂා පුහුණුව ලබා දීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, දිවයිනම ආවරණය වන පරිදි භාෂා පුහුණු වැඩසටහන් 30 ක් පමණ පවත්වන ලද අතර ඒ තුළින් සහභාගි වන්නන් 2232 ට පමණ භාෂා පුහුණුව ලබා දෙන ලදී.

අනු අංකය	දිස්ත්‍රික්කය	ස්ථානය	මාධ්‍යය	සිසුන් සංඛ්‍යාව	සත්‍ය වියදම (රු)
01	නුවර එලිය	ප්‍රා.ලේ.කාර්යාලය, අඹගමුව	දෙමළ	83	108,509.31
02	රත්නපුර	පළාත් මධ්‍යස්ථානය සබරගමුව	දෙමළ	51	66,200.00
03	කෑගල්ල	වැන්දල විහාරස්ථානය, කරවනැල්ල	දෙමළ	90	114,400.00
04	කළුතර	වැලිපැන්න සණස සමිතිය	දෙමළ	67	50,520.10
05	කළුතර	සමාජ සත්කාර ආයතනය, බේරුවල	සිංහල	41	56,620.00
06	ගාල්ල	හබුරුගල ප්‍රජා ශාලාව	දෙමළ		97,120.00
07	මුලතිවු	මුලතිවු කවිචේරිය	සිංහල	54	82,020.10
08	යාපනය	නෙල්ලි අඩි මධ්‍යමහා විද්‍යාලය	සිංහල	88	111,020.00
09	යාපනය	කොක්කුවිල් හින්දු විද්‍යාලය	සිංහල	75	116,820.10
10	මන්නාරම	ඉංග්‍රීසි පුහුණු මධ්‍යස්ථානය	සිංහල	85	112,320.10
11	කිලිනොච්චිය	කිලිනොච්චි කවිචේරිය	සිංහල	55	64,420.10
12	වවුනියාව	ගාමිණි විද්‍යාලය	සිංහල	114	109,820.10
13	ගම්පහ	කල්එළිය ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය	දෙමළ	103	107,320.10
14	කොළඹ	නාවින්න අන්‍යෝන්‍යාධාර සමිති ශාලාව, මහරගම	දෙමළ	94	66,420.10
15	හම්බන්තොට	අම්බලන්තොට ගිරිහද රජ මහා විහාරය	දෙමළ	85	82,620.10

16	මාතර	ප්‍රාදේශීය ලේකම් කාර්යාලය	දෙමළ	97	10,642.10
17	මහනුවර	ශ්‍රී විසුද්ධාරාමය, ගම්පොල	දෙමළ	89	122,400.00
18	බදුල්ල	ශ්‍රී උත්තරාරාමය, පස්සර	දෙමළ	94	106,520.10
19	පුත්තලම	මහවැව ප්‍රා.ලේ කාර්යාලය	දෙමළ	42	58,220.10
20	මොනරාගල	බකිණිගහවෙල මු.ම.වි	සිංහල	60	87,520.10
21	මොනරාගල	තරුණ සේවා සභාව, මොනරාගල	දෙමළ	90	56,110.75
22	මොනරාගල	ප්‍රා. ලේ. කාර්යාලය, මොනරාගල	දෙමළ	30	56,110.75
23	කුරුණෑගල	මල්ලවපිටිය ප්‍රා.ලේ කාර්යාලය	දෙමළ	108	82,520.10
24	මාතලේ	නගර සභා ශාලාව	දෙමළ	113	129,400.00
25	අම්පාර	කාරනිවු ප්‍රා.ලේ කාර්යාලය	සිංහල	95	104,800.00
26	අම්පාර	අම්පාර ප්‍රා.ලේ කාර්යාලය	දෙමළ	72	79,600.00
27	මඩකලපුව	මඩකලපුව ප්‍රා.ලේ කාර්යාලය	සිංහල	66	120,620.10
28	අනුරාධපුර	පලාගල ප්‍රා.ලේ කාර්යාලය	දෙමළ	50	62,200.00
29	පොළොන්නරුව	ඇලහැර ප්‍රා.ලේ. කාර්යාලය	දෙමළ	52	63,200.00
30	කළුතර	කඹුරාවල මහා විද්‍යාලය	දෙමළ	89	106,520.10

6.8.ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන නිලධාරීන් සඳහා වන නේවාසික දෙමළ භාෂා පුහුණු වැඩසටහන

අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක නිලධාරීන් සඳහා දින 60 දෙමළ භාෂා පුහුණු පාඨමාලාවක් ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය විසින් පවත්වනු ලැබේ. මෙම වැඩසටහන මසකට දින 10 බැගින් මාස හයක පමණ කාලයක් නේවාසික පුහුණු පාඨමාලාවක් ලෙස අගලවත්ත පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. රාජ්‍ය නිලධාරීන්ගේ දෙවන භාෂා කුසලතාව වර්ධනය කිරීම තුළින් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම මෙහි අරමුණ වේ.

අනු අංකය	ස්ථානය හා කාල වකවානුව	සහභාගීවූවන් සංඛ්‍යාව	සත්‍ය වියදම (රු)
01	අගලවත්ත පුහුණු මධ්‍යස්ථානය (ජූලි 17 – 26)	89	692,765.93
02	අගලවත්ත පුහුණු මධ්‍යස්ථානය (අගෝ 24 – සැප් 03)	89	651,427.93
03	අගලවත්ත පුහුණු මධ්‍යස්ථානය (නොවැ 05 – 14))	39	220,160.00
04	අගලවත්ත පුහුණු මධ්‍යස්ථානය (නොවැ 23 – දෙසැ 4)	39	314,650.00
05	අගලවත්ත පුහුණු මධ්‍යස්ථානය (දෙසැ 4 -15)	74	580,100.00

මෙම වැඩසටහන් සඳහා 2015 වර්ෂය තුළදී ආයතනය විසින් රු. 2,396,104.00 මුදලක් දරන ලදී.

6.9. ආයතනයේ කාර්ය මණ්ඩලය සඳහා පුහුණු හා ශක්‍යතා වැඩසටහන්

ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ කාර්ය මණ්ඩලයෙහි ධාරිතාව ගොඩ නැංවීම සඳහා ආයතනය විසින් විවිධ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ සඳහා අවස්ථාව ලැබෙන පරිදි වෙනත් ආයතනවලට නිලධාරීන් යොමු කරන අතර ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලය සඳහා එකවර එක් පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. මෙම පුහුණු වැඩසටහන් මගින් කාර්ය මණ්ඩලය සඳහා වෘත්තීය මග පෙන්වීමක් මෙන්ම පෞරුෂත්ව වර්ධනයට අවශ්‍ය අත්වැලක්ද ලබා දෙයි. මේ සඳහා 2015 වර්ෂය තුළ රු 203,398.00 ආයතනය විසින් වැය කරන ලදී.

6.10. ශාස්ත්‍ර අයකරනු ලබන පාඨමාලා

01. වෛද්‍යවරුන් සඳහා දෙමළ භාෂා පාඨමාලාව

සීමාවාසික පුහුණුව ලබන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත ආයතනය විසින් දින 11 ක නේවාසික දෙවන භාෂා පුහුණු පාඨමාලා පවත්වනු ලබයි. මෙම පාඨමාලා සඳහා යන සියලුම වියදම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දරන අතර ජනතාවට වඩාත් සුහදශීලී හා කාර්යක්ෂම සේවාවක් ලබා දීම මෙම පාඨමාලාව පැවැත්වීමේ අරමුණයි. 2015 වර්ෂය තුළ මෙවැනි වැඩසටහන් 07 පැවැත්වීමට සැලසුම් කරන ලදී.

අනු අංකය	ස්ථානය	කාල වකවානුව	සහභාගී වන්නන් ගණන	වැය වූ මුදල රු
01	අගලවත්ත පුහුණු මධ්‍යස්ථානය	පෙබරවාරි 20- මාර්තු 02	65	536,829.29
02	අගලවත්ත පුහුණු මධ්‍යස්ථානය	මැයි 26 - ජූනි 05	73	583,953.93
03	අගලවත්ත පුහුණු මධ්‍යස්ථානය	ජූනි 16- 27	43	357,519.64
04	අගලවත්ත පුහුණු මධ්‍යස්ථානය	ජූලි 4- 14	73	535,460.00
05	අගලවත්ත පුහුණු මධ්‍යස්ථානය	අගෝ 4- 14	76	538,960.00
06	අගලවත්ත පුහුණු මධ්‍යස්ථානය	සැප් 4- 14	56	806,835.00
07	අගලවත්ත පුහුණු මධ්‍යස්ථානය	සැප් 15 - 25	36	680,600.00

02. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සඳහා කෙටි කාලීන පුහුණු වැඩසටහන්

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සඳහා කෙටි කාලීන පුහුණු වැඩසටහන් 8 ක් පැවැත්වීමට 2015 වර්ෂය තුළදී සැලසුම් කරන ලදී. මෙම පාඨමාලා සඳහා යන වියදම ඒ ඒ ආයතන විසින් දරන අතර ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට හා භාෂා පුහුණුව ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි. 2015 දී එවැනි වැඩසටහන් 8 ක් යුධ හමුදා නිලධාරීන් සඳහා පවත්වනු ලැබීය.


අනු අංකය	භාෂාව	ස්ථානය	කාල වකවානුව	සහභාගිවන්නන් ගණන	වැය වූ මුදල (රු)
1	දෙමළ	යාපනය	අප්‍රේල් 27- මැයි 8	320	511,200.00
2	දෙමළ	මූලතිව්			
3	දෙමළ	වවුනියාව			
4	දෙමළ	කිලිනොච්චිය			
5	දෙමළ	මහනුවර	නොවැම්බර් 5 -14	320	695,040.00
6	දෙමළ	හම්බන්තොට			
7	දෙමළ	පනාගොඩ			
8	දෙමළ	වැලිකන්ද			
		එකතුව		640	

2015 වර්ෂය තුළ පවත්වන ලද පුහුණු වැඩසටහන්වල සාරාංශය

අනු අංකය	ක්‍රියාකාරකම	භෞතික ප්‍රගතිය		
		මට්ටම	පන්ති ගණන	සහභාගී වූවන් සංඛ්‍යාව
1	රාජ්‍ය නිලධාරීන් සඳහා අර්ධ කාලීන පාඨමාලා	මට්ටම		
		I මට්ටම	2	82
		II මට්ටම	59	2140
		III මට්ටම	146	7175
		එකතුව	207	9397
2	සාමාන්‍ය ප්‍රජාව සඳහා භාෂා පුහුණු පාඨමාලා	සිංහල	57	1710
		දෙමළ	239	7170
		එකතුව	296	8880
3	රාජ්‍ය නිලධාරීන් සඳහා දින 12 නේවාසික නොවන භාෂා පුහුණු පාඨමාලා	වැඩසටහන් ගණන 32		2379
4	ගුරුවරුන් සඳහා පසු විපරම් වැඩසටහන්	වැඩසටහන් ගණන - 5		432
5	වෛද්‍යවරුන් සඳහා භාෂා පුහුණු පාඨමාලා	වැඩසටහන් ගණන - 7		422
6	ජාතික ඒකාබද්ධතා නිලධාරීන් සඳහා භාෂා පුහුණු පාඨමාලා	වැඩසටහන් ගණන - 5		129
7	සිංහල/දෙමළ භාෂා පිළිබඳ ගුරු පුහුණු වැඩසටහන්	වැඩසටහන් ගණන - 2		95
8	යුධ හමුදා නිලධාරීන් සඳහා පවත්වන ලද භාෂා පුහුණු වැඩසටහන්	වැඩසටහන් ගණන - 8		640
9	හෙද නිලධාරීන් සඳහා පවත්වන ලද භාෂා පුහුණු වැඩසටහන්	වැඩසටහන් ගණන - 1		64
10	සන්නිවේදන කුසලතා වර්ධන වැඩසටහන්	වැඩසටහන් ගණන - 1		34
11	දැනුවත් කිරීමේ වැඩසටහන්	වැඩසටහන් ගණන - 2		81
12	අ.පො.ස.උ/පෙ නිම කළ සිසුන් සඳහා පවත්වනු ලබන භාෂා පුහුණු වැඩසටහන්	වැඩසටහන් ගණන 30		3000
13	විෂය මාලා සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම	වැඩසටහන් ගණන - 5		සැසි 03 විෂය මාලා සැලසුම් කිරීම - 02

ක්‍රියාකාරී සැලැස්මට අනුව කාර්යසාධනය

ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ මූල්‍ය ප්‍රගතිය



අනු අංකය	විස්තරය	ඇස්තමේන්තු ගත වියදම (රු.)	සත්‍ය වියදම (රු.)	ප්‍රතිශතය %
01	රාජ්‍ය නිලධාරීන් සඳහා පවත්වන ලද අර්ධ කාලීන පුහුණු පාඨමාලා	20,083,200.00	10,121,425.00	50.40
02	රාජ්‍ය නිලධාරීන් සඳහා දින 12 නේවාසික නොවන භාෂා පුහුණු පාඨමාලා	5,470,200.00	3,313,785.00	60.58
03	ගුරුවරුන් සඳහා පසු විපරම් හා නියාමන වැඩසටහන්	1,000,000.00	973,573.40	97.36
04	ආයතනයේ කාර්ය මණ්ඩලය සඳහා පුහුණු වැඩසටහන්	424,000.00	203,398.00	47.97
05	ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක නිලධාරීන් සඳහා වන දින 10 දෙමළ භාෂා පුහුණු වැඩසටහන	4,248,000.00	2,359,184.00	55.54
06	ස්ථාවර වත්කම් අත්පත් කර ගැනීම	2,424,000.00	1,326,634.38	54.73
07	සන්නිවේදන කුසලතා වර්ධන වැඩසටහන්	350,000.00	344,200.00	98.34
08	විෂය මාලා සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම	360,000.00	342,835.60	95.23
09	යුධ හමුදා නිලධාරීන් සඳහා පවත්වනු ලබන පුහුණු වැඩසටහන්	1,215,240.00	1,206,240.00	99.26
10	දැනුවත් කිරීමේ වැඩසටහන්	398,215.74	282,260.29	70.88
11	වෛද්‍යවරුන් සඳහා පවත්වනු ලබන පාඨමාලා	6,000,000.00	4,040,158.00	67.34
12	අලුතින් සේවයට බඳවා ගන්නා ලද හෙද නිලධාරීන් සඳහා පවත්වන ලද දින 17 නේවාසික නොවන දෙමළ භාෂා පුහුණු පාඨමාලාව	300,000.00	207,456.37	69.15
13	සාමාන්‍ය ජනතාව සඳහා පැය 150 ක සිංහල/දෙමළ භාෂා පුහුණු පාඨමාලා	15,900,000.00	13,805,400.00	86.83
14	භාෂා සංගම් ජාතික ව්‍යාපාරය යටතේ අ.පො.ස. උ.පෙ නිම කළ සිසුන් සඳහා පවත්වන ලද දින 12 නේවාසික නොවන සිංහල/දෙමළ භාෂා පුහුණු වැඩසටහන්	9,000,000.00	2,476,214.00	27.51
	එකතුව	67,172,855.74	41,072,572.41	61.14

07.රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය

07. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය

හැඳින්වීම

මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ රාජ්‍ය නොවන සංවිධාන වල සම්පත් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීමෙන් ඔවුන් මේ රටේ ජාතික සංවර්ධනයේ හවුල් කරුවන් කර වීම.

පරමාර්ථ

- නිත්‍යානුකූලව පිළිගනු ලැබූ රාජ්‍ය නොවන සංවිධාන වලට ලැබෙන සම්පත් රටේ නීතිමය හා ප්‍රතිපත්ති රාමුව තුළ ප්‍රශස්ත ලෙස මහජන ප්‍රයෝජනය පිණිස යොදා ගැනෙන බව තහවුරු කිරීම.
- පිඩාවට පත් පාර්ශව යන්ට උදව් කිරීම සඳහා හා සංවර්ධන ක්‍රියාවලියට ස්වේච්ඡාවෙන් සහභාගිවීම සඳහා දේශීය හා විදේශීය ජන සමූහයන්ට හිතකර පරිසරයක් සකස් කිරීම.

උපායමාර්ග

රාජ්‍ය මැදිහත්වීම හා අධීක්ෂණය යටතේ ප්‍රතිලාභීන් වෙත සේවා සැපයීමට රාජ්‍ය නොවන සංවිධාන ආදේශක සේවා සපයන්නන් ලෙස පිළිගැනීමේ උපායමාර්ගය

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ප්‍රධාන අංශ

ඉහත සඳහන් අරමුණු ළඟා කර ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ සියලුම ක්‍රියාකාරකම් පහත සඳහන් අංශ යටතේ සංවිධානය කර ඇත.

1. රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම හා විමර්ශන අංශය
2. රාජ්‍ය නොවන සංවිධාන අධීක්ෂණය හා සුපරීක්ෂණ අංශය
3. පහසුකම් හා සේවා සැපයීමේ අංශය
4. ආයතන අංශය

08. අමාත්‍යාංශය යටතේ පවතින විදේශ ආධාර ව්‍යාපෘති

8.1 සමාජ පරිවර්තන සහ ඒකාබද්ධතා ව්‍යාපෘති සඳහා පහසු කරණය (FLICT)

හැඳින්වීම

ජර්මානු රජයේ ආර්ථික සහයෝගීතා හා සංවර්ධන අමාත්‍යාංශය(BMZ) වෙනුවෙන් ජර්මානු සංවර්ධන සහයෝගීතා ආයතනය (GIZ), සමාජ ඒකාබද්ධතාවය සහ පරිවර්තන උදෙසා පහසු කරණය ව්‍යාපෘතිය(FLICT) මගින් ශ්‍රී ලංකාවේ ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය හා එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ව්‍යාපෘතියේ හවුල්කාර අමාත්‍යාංශය වශයෙන් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය කටයුතු කරයි. රාජ්‍ය හා සිවිල් සමාජ සංවිධාන අතර, සමාජ ඒකාබද්ධතා ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීමට හා පුරවැසි සහභාගීත්වය වැඩිදියුණු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙමින්, FLICT ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයට සහාය දක්වයි.

ජාතික මට්ටමෙන් : පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය හා ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය සමග FLICT ව්‍යාපෘතිය කටයුතු කරනු ලබයි.

ප්‍රාදේශීය මට්ටමෙන්:FLICT ව්‍යාපෘතිය, පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය සභා සමග සම්බන්ධීකරණයෙන් හා තෝරා ගන්නා ලද ප්‍රජා මූලික සංවිධාන සමග එක්ව අම්පාර, බදුල්ල, ගාල්ල, මුලතිව් සහ පුත්තලම යන නියමු දිස්ත්‍රික්ක 05 තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඉටු කරනු ලබයි.

2017 මාර්තු අග භාගයේදී අවසන් කිරීමට නියමිත FLICT ව්‍යාපෘතියේ නව සහ අවසන් අදියර 2014 ජනවාරි ආරම්භ කෙරිණි. මෙම අදියරෙහි අරමුණ වන්නේ “ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ එක්ව සමාජ ඒකාබද්ධතාවය සඳහා අදාල මූලිකාංග ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම තුළින් සමාජ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම” යි.

මේ තුළින් අපේක්ෂිත ප්‍රතිඵල :

- සමාජ ඒකාබද්ධතාවය පිළිබඳ දැනුම පුළුල් කිරීම.
- සමාජ ඒකාබද්ධතාවය උදෙසා කටයුතු කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල ශක්‍යතා වර්ධනය කිරීම.
- ප්‍රාදේශීය අවශ්‍යතා මත පදනම්ව සමාජ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම උදෙසා නව ප්‍රවණතා ගොනු කිරීම හා ඒවා දිවයින පුරා ව්‍යාප්ත කිරීම.

උක්ත අපේක්ෂිත ප්‍රතිඵල ලඟා කරගැනීම සඳහා FLICT ආයතනය මූලික ක්ෂේත්‍ර හතරක් යටතේ ක්‍රියාත්මක වේ.

- සමාජ ඒකාබද්ධතාවය සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුව ජාතික හා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාවට නැංවීම
- සමාජ ඒකාබද්ධතාවය සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුව පළාත් පාලන හා ප්‍රජා මට්ටමෙන් ක්‍රියාවට නැංවීම
- සංස්කෘතික හා කලා කටයුතු මගින් සමාජ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම
- අධ්‍යයනය හා නව්‍යකරණය තුළින් ශක්‍යතා ප්‍රවර්ධනය කිරීම

8.2 නීතිය බලාත්මක කිරීම, යුක්ති දාමයට සම ප්‍රවේශය හා සමාජ ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (SELAJSI)

හැඳින්වීම

පූර්වයෙන් ක්‍රියාත්මක වූ “යුක්තිදාමයට සමප්‍රවේශයක්” ව්‍යාපෘතියේ 1 වන හා 2 වන අදියර වෙතින් ලද අත්දැකීම් මත පදනම්ව “නීතිය බලාත්මක කිරීම, යුක්තිදාමයට ප්‍රවේශයන් සමාජ ඒකාබද්ධතාවන් ශක්තිමත් කිරීමේ වැඩසටහන” ගොඩනංවන ලදී. විශේෂයෙන්ම නීති ආධාර, බන්ධනාගාර පරිපාලනය හා ප්‍රලේඛනයන් වෙත ප්‍රවේශය යන අංශයන්ට අදාළ සේවා සැලසීමේ පද්ධතීන් වැඩිදියුණු කිරීම අරමුණු කර ඊට අදාළ ප්‍රාදේශීය මට්ටමේ ක්‍රියාවලීන් හා යාන්ත්‍රණයන් වෙත පහසුකම් සැලසීම මෙම යුක්තිදාමයට සමප්‍රවේශයක් ව්‍යාපෘතිය මගින් සිදුකරන ලදී. යුක්තිදාමයට අදාළ ආයතනයන් වෙත යොමුවීම සඳහා ඒවා අතර වඩා හොඳින් සම්බන්ධිත ප්‍රවේශ ක්‍රමවේදයක් ඇතිකරනු පිණිස අතීත මට්ටමේ යාන්ත්‍රණයන් ස්ථාපිත කිරීමද මෙම ව්‍යාපෘතිය විසින් සිදුකර ඇත.

මෙම ධනාත්මක ප්‍රතිඵල මත පදනම්ව, යුක්තිදාමයට අදාළව වඩාත් ප්‍රබල ප්‍රතිසංස්කරණ සඳහා හේතුවන පරිදි, මෙම සම්බන්ධීකරණ ඒකකයන් අතුරින් සමහරක් පද්ධතිගතකරමින් හා වැඩිදියුණු කරමින් SELAJSI වැඩසටහන ගොඩනංවනු ලැබ ඇත. අදාළ ක්ෂේත්‍රය තුළ පවත්නා සැලසුම්කරණය පිළිබඳ ආයතනික හැකියාවන් ශක්තිමත්කිරීම මගින්, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා නිදේශ මෙන්ම සමාජ ඒකාබද්ධතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා රජය සතු ශක්‍යතාව වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දීම කෙරෙහි වැඩසටහනේ කේන්ද්‍රීය අවධානය යොමුව ඇත.

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කරනු ලැබේ.

8.2.1. 2013 වර්ෂයේදී සිදුකරන ලද ප්‍රලේඛන අවශ්‍යතාවයන් හඳුනාගැනීම මගින් අනාවරණය වූ කරුණු අනුව, 2015 වර්ෂයේදී වතු ක්ෂේත්‍රය තුළ නෛතික ලේඛනයන් පිළිබඳ ජංගම සායනයන් පැවැත්වීම.

රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, පැල්මඩුල්ල හා කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කොත හා වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ද, බදුල්ල දිස්ත්‍රික්කයේ හාලි ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් 06 හි ජංගම සායනයන් පවත්වන ලදී. මෙහිදී, උප්පැන්න සහතික, විවාහ සහතික, මරණ සහතික හා පොලිස් වාර්තා ඇතුළු නෛතික ලේඛන 3000 පමණ ප්‍රතිලාභීන් වෙත නිකුත් කරන ලදී.

8.2.2. තෝරාගත් බහු වාර්ගික උච්ච ක්‍රියාකාරී භූගෝලීය ස්ථානයන්හි සහ ප්‍රධාන සේවා සැපයුම් අංශයන්හි භාෂාමය වශයෙන් පවත්නා පරතරයන් නිර්ණය කරගැනීමේ කාර්යය සඳහා අවශ්‍ය සහාය ලබා දීම.

ද්විභාෂා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් 54 හි පොලිසිය, පළාත් පාලන බලධාරීන් හා රෝහල් යන අංශයන් ඉලක්කකර ගනිමින් මෙම භාෂාමය පරතරයන් නිර්ණය කරගැනීමේ කාර්යය ආරම්භකිරීමට ආපේක්ෂිතය.

එකී කාර්ය ක්‍රියාත්මක කිරීම සඳහා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සේවය ප්‍රසම්පාදනය කරගනු ලබන අතර මේ වන විට ප්‍රශ්න මාලා සකස්කිරීම හා නියමු සමීක්ෂණයට අදාළ ගණන්ගැනීමේ නිලධාරීන්හට අවශ්‍ය උපදෙස් හා පුහුණුව ලබා දීම අවසන් කර ඇත. සමීක්ෂණයට අදාළ තත්‍ය දත්ත රැස්කිරීමේ කාර්යය 2016 වර්ෂයේ ජනවාරි මස සිදුකෙරේ.

8.2.3. අධ්‍යාපන අමාත්‍යාංශයෙහි ක්‍රියාත්මක “සෙනෙහසක තක්සලාව” ගුරු හුවමාරු වැඩසටහන සඳහා අවශ්‍ය සහාය ලබා දීම

“සෙනෙහසක තක්සලාව” වැඩසටහනෙහි පළමු වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි අධ්‍යාපන කලාප 05 ක ගුරුවරුන් 80 දෙනෙකු සඳහා පැවැත්විණි.

8.2.4. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ හා ජාතික භාෂා අධ්‍යාපන පුහුණු ආයතනයෙහි භාෂා විද්‍යාගාර සඳහා උපකරණ ප්‍රසම්පාදනය

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ හා ජාතික භාෂා අධ්‍යාපන පුහුණු ආයතනයෙහි භාෂා විද්‍යාගාර 02 ක් සඳහා උපකරණ ලබා දෙන ලදී.

8.2.5. සවිබලගන්වන ලද කාන්තා නායිකාවන් සමග, අවශ්‍යතාවය පරිදි, දිස්ත්‍රික් මට්ටමෙන් රැස්වීම් හා දේශන පැවැත්වීම් ඇතුළු ක්‍රියාකාරකම් මගින් අඛණ්ඩ සම්බන්ධතාවය පවත්වාගෙනයාම හා සමාජ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය සඳහා ප්‍රජා ක්‍රියාකාරකම් වෙත සම්බන්ධවීම

අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන් වෙත ස්ථානගතව කටයුතු කරන සමාජ ඒකාබද්ධතා නිලධාරීන් හා පුහුණුව ලැබූ කාන්තා නායිකාවන් එක්ව මොණරාගල හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි පසුවිපරම් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. බාලවයස් විවාහ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කිලිනොච්චි කාන්තා නායිකාවන් විසින් සංවිධානය කර තිබිණි. රෙදි මැසීම පිළිබඳ ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහනක් තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි කාන්තාවන් සඳහා ක්‍රියාත්මක කරන ලදී.

8.2.6. ස්වේච්ඡා සේවය මගින් සමාජ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම

ඒ ඒ දිස්ත්‍රික් / ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හිදී මහජනතාව වෙත සහායවීමත්, එම කාර්යාලයන්හි දෛනික කටයුතු කාර්යක්ෂමව ඉටුකිරීම සඳහා කාර්යමණ්ඩලයන් වෙත සහායවීමත්, ජනතාව කැමති භාෂාවකින් සේවය ලබා ගැනීම කෙරෙහි පවත්නා බාධා මඟහරවා ගැනීමට අවශ්‍ය සහාය ලබා දීමත් තෝරාගත් ස්වේච්ඡා සේවකයන් වෙතින් අපේක්ෂිතය. මේ සඳහා ලද අයදුම්පත් 354 අතුරින් තෝරාගත් ස්වේච්ඡා සේවකයන් 240 දෙනෙක් අදාළ දිශානති වැඩසටහන සඳහා සහභාගිවිය.

8.2.7. “තරුණ ජනයා සමාජ ඒකාබද්ධතාවය සඳහා වෙනසක් ඇතිකිරීමේ නියෝජිතයන් ලෙස” වැඩසටහන

“රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හා භාෂා පරතරයන් මහහරවා ගැනීම සඳහා ස්වේච්ඡා පහසුකාරකයන්හට සිය දායකත්වය කෙසේ ලබා දිය හැකිද ?” යන මැයෙන් යුත් වාර්තාමය විත්‍රපටය සකස් කිරීම මෙම වැඩසටහනේ අංගයක් වන අතර රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට අදාළව එහි තීරණිත සකස් කර අවසන්ව ඇත. “තරුණ ජනයා, සමාජ සබැඳියාව හා පරිවර්තනය සඳහා වෙනසක් ඇතිකිරීමේ නියෝජිතයන් ලෙස” නැමැති වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් බ්‍රිතාන්‍ය කවුන්සිලය තෝරාගෙන ඇත.

අ. ව්‍යාපෘතිය මගින් අවශ්‍ය තාක්ෂණික දායකත්වය ලබා දෙන ලද අතර මේ හා සමාන පූර්ව වැඩසටහන් වෙනිත ලද අත්දැකීම් හා අවබෝධ කරගත් කරුණු මේ සඳහා දායක කරන ලදී.

ආ. මෙහි පළමු වැඩසටහන සහභාගිවන්නන් 40 දෙනෙකු සඳහා මඩකලපුව සර්වෝදය මධ්‍යස්ථානයෙහිදී පවත්වන ලදී.

8.2.8. “තරුණ මාධ්‍යවේදීන් සමාජ ඒකාබද්ධතාවය සඳහා වෙනසක් ඇතිකිරීමේ නියෝජිතයන් ලෙස” වැඩසටහන

“සමාජ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය සඳහා මාධ්‍ය සංවාද” නැමැති වැඩසටහන ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ජනමාධ්‍ය පුහුණු ආයතනය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලදී. රාජ්‍ය හා පෞද්ගලික අංශයට අයත් මුද්‍රිත/ඉලෙක්ට්‍රොනික/සමාජ/වෙබ් මාධ්‍යයන්ට සම්බන්ධ මාධ්‍යවේදීන් 59 දෙනෙකු සඳහා මෙම වැඩසටහන මීගමුවේදී පවත්වන ලදී.

8.2.9. මත්ද්‍රව්‍ය කෙරෙහි ඇබ්බැහිවීම වැළැක්වීම හා තරුණ ජනයා ඒ කෙරෙහි සංවේදීකරණය කිරීම සඳහා වෙනසක් ඇතිකිරීමේ නියෝජිතයන් ලෙස “අවධානය යොමුකරවීමේ කණ්ඩායම්” ප්‍රජා මට්ටමින් ගොඩනැංවීම.

මත්ද්‍රව්‍ය වැළැක්වීමේ වැඩසටහන කිලිනොච්චියේදී පවත්වන ලද අතර තරුණ තරුණියන් 59 දෙනෙකු ඊට සහභාගි විය. 2014 වර්ෂයේදී පවත්වන ලද කාන්තා සවිබලගැන්වීමේ වැඩසටහන මගින් පුහුණුව ලද කාන්තාවන් විසින් කිලිනොච්චියේ පිහිටි පළාත් කාර්යාලයේ සමාජ ඒකාබද්ධතා නිලධාරීන්ගේ සහායඇතිව මෙම ක්‍රියාකාරකම ආරම්භ කරන ලදී.

09. මුදල් වෙන් කිරීම

මූල්‍ය ප්‍රකාශනය 2015.12.31 දක්වා

ශීර්ෂ - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා පිළිබඳ අමාත්‍යාංශය 157
 වැඩසටහන -01 මෙහෙයුම් වැඩසටහන
 ව්‍යාපෘති අංකය හා නාමය -01 . අමාත්‍ය කාර්යාලය

2015/12/31 දිනට

වර්ගය/විස්තරය	අවසන් ශුද්ධ ප්‍රතිපාදනය	මුළු වියදම	ඉතිරි ප්‍රතිපාදන
පුනරාවර්තන වියදම්	6,255,000.00	4,500,085.00	1,754,915.00
පුද්ගල පඩිනඩි	32,00,000.00	3,053,584.00	146,416.00
ගමන් වියදම්	320,000.00	76,425.00	243,575.00
සැපයීම්	1,565,000.00	1,004,667.00	560,333.00
නඩත්තු වියදම්	610,000.00	262,565.00	347,435.00
සේවා	560,000.00	102,845.00	457,155.00
මූලධන වියදම	5,400,000.00	3,564,774.00	1,835,226.00
මූලධන වත්කම් පුනරුත්ථාපනය	3,900,000.00	3,323,109.00	576,891.00
ස්ථාවර වත්කම් අත්පත් කර ගැනීම.	1,500,000.00	241,665.00	1,258,335.00
එකතුව	11,655,000.00	8,064,859.00	3,590,141.00

ශීර්ෂය

- ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා පිළිබඳ අමාත්‍යාංශය 157

වැඩසටහන

-01 මෙහෙයුම් වැඩසටහන

ව්‍යාපෘති අංකය හා නාමය - 02 පරිපාලන හා ආයතනික සේවා

2015/12/31 දිනට

වර්ගය/විස්තරය	අවසන් ශුද්ධ ප්‍රතිපාදනය	මුළු වියදම	ඉතිරි ප්‍රතිපාදන
පුනරාවර්තන වියදම්	160,200,000.00	143,197,914.00	17,002,086.00
පුද්ගල පඩිනඩි	39,100,000.00	38,747,556.00	352,444.00
ගමන් වියදම්	350,000.00	207,125.00	142,875.00
සැපයීම්	4,750,000.00	4,175,878.00	574,122.00
නඩත්තු වියදම්	4,550,000.00	3,952,555.00	597,445.00
සේවා	39,850,000.00	37,317,982.00	2,532,018.00
මාරු කිරීම්	71,600,000.00	58,796,818.00	12,803,182.00
මූලධන වියදම	43,470,000.00	37,452,492.00	6,017,508.00
මූලධනවත්කම්වල පුනරුත්ථාපනය හා වැඩි දියුණු කිරීම	4,100,000.00	3,013,245.00	1,086,755.00
මූලධනවත්කම් අත්පත් කර ගැනීම	1,850,000.00	76,704.00	1,773,296.00
ධාරිතා වර්ධනය	520,000.00	512,842.00	7158.00
මාරු කිරීම්	37,000,000.00	33,849,700.00	3,150,300.00
එකතුව	203,670,000.00	180,650,406.00	23,019,594.00

ශීර්ෂය - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා පිළිබඳ අමාත්‍යාංශය 157

වැඩසටහන -01 මෙහෙයුම් වැඩසටහන

ව්‍යාපෘති අංකය හා නාමය - 03 පරිපාලන හා ආයතනික සේවා

2015/12/31 දිනට

වර්ගය/විස්තරය	අවසන් ශුද්ධ ප්‍රතිපාදනය	මුළු වියදම	ඉතිරි ප්‍රතිපාදන
පුනරාවර්තන වියදම්	120,610,000.00	112,982,050.00	7,627,650.00
පුද්ගල පඩිනඩි	106,560,000.00	104,753,730.00	1,806,270.00
ගමන් වියදම්	3,550,000.00	2,338,985.00	1,211,015.00
සැපයීම්	2,800,000.00	1,433,388.00	1,366,612.00
නඩත්තු වියදම්	2,050,000.00	1,183,805.00	866,195.00
සේවා	5,150,000.00	2,781,987.00	2,368,013.00
මාරු කිරීම්	500,000.00	490,155.00	9,845.00
මූල ධන වියදම	256,430,000.00	104,213,877.00	152,216,123.00
මූලධනවත්කම්වල පුනරුත්ථාපනය හා වැඩි දියුණු කිරීම	1,100,000.00	473,886.00	626,114.00
මූලධනවත්කම් අත්පත් කර ගැනීම	2,150,000.00	233,958.00	1,916,042.00
ධාරිතා වර්ධනය	1,000,000.00	983,736.00	16,264.00
ආයෝජන	252,180,000.00	102,522,297	149,657,703.00
එකතුව	377,040,000.00	217,195,927.00	159,844,073.00

10. අත්තිකාරම් ගිණුම

අත්තිකාරම් ගිණුම්වල නියමිත සීමාවන්ට එදිරිව සත්‍ය අගයන්

2015.12.31 දිනට අත්තිකාරම් ගිණුමේ ක්‍රියාකාරීත්වය පහත පරිදි වේ.

01. උපරිම වියදම් සීමාව	රු.3,000,000.00
සත්‍ය වියදම	රු.25,571,517.25
02. අවම ලැබීම් සීමාව	රු.500,000.00
සත්‍ය වියදම	රු.1,659,299.22
03. උපරිම හර සීමාව	රු.60,000,000.00
සත්‍ය වියදම	රු.23,912,218.03

11. සමාලෝචනය

සමස්තයක් ලෙස ගෙන බලන විට අමාත්‍යාංශයේ අපේක්ෂාවන් ඉටු කරගැනීම සඳහා නිලධාරීන් දැඩි කැපවීමකින් යුතුව ක්‍රියා කොට ඇති බව සඳහන් කරනුයේ සතුටිනි. එමෙන්ම ගරු මනෝ ගනේසන් මැතිතුමා විසින් ලබා දෙන ලද උපදෙස් සහ මග පෙන්වීම බෙහෙවින් අගය කරමි. අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය, අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන හා ව්‍යාපෘති වල නිලධාරීන් ලබාදුන් සහය ද මෙහිදී සිහිපත් කරනුයේ ස්තූති පූර්වකය.

වජිර නාරම්පනාව

ලේකම්

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය

අංක 40, බුත්ගමුව පාර, රාජගිරිය,
இல. 40, புத்கமுவ வீதி, இராஜகிரிய
No 40, Buthgamuwa Road, Rajagiriya,